



නිතර භාවිත කරන මාන්‍ය ගැන
රෝගීන් විසින්
දුනගත යුතු කරුණු



අනුග්‍රහය
ජාතික සෞඛ්‍ය සංවර්ධන අමුදල
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය චෙවද්‍ය අමාත්‍යාංශය

මාන්‍ය කමිටුව
ශ්‍රී ලංකා චෙවද්‍ය සංගමය
2016

නිතර භාවිත කරන ඔහුගේ ගැන රෝගීන් විසින් දැනගත යුතු කරුණු

ප්‍රධාන සංස්කාරක
සේවාර්ථක මහාචාර්ය ශිතා ප්‍රනාත්දු

MBBS (Cey), MRCP (UK), FRCP (Lond), FCCP

සම සංස්කරණය
මහාචාර්ය ගලිනි ශ්‍රී රන්ගනාදන්

MBBS (Jaffna), DCH (Col), Dip Med Tox, MD (Paediatrics), MRCP (UK),
PhD (Cardiff)

මහාචාර්ය වන්දනී වනිගතුණ
MBBS (NCMC), MD (Col), FCCP, FRCP (Edin)

මෙවදා පුද්ගල ජයවර්ධන
MBBS (Col), PhD (Peradeniya)

චිත්තා අභයවර්ධන මෙය
Diploma in Pharmacy (Col)

ISBN 978 - 955 - 9386 - 35 - 3

පටුන

පිටුව

• ඔංශය කම්මු සාමාජිකයින්	iv
• පෙරවදන සේවුරුත්ත මහාචාර්ය ගිතා ප්‍රනාන්දු	v
• කුඩා ලමුන්ගේ උණ තත්ත්වය පාලනය කිරීමට හාවිත කරන ඔංශය වෛද්‍ය මැක්සි ප්‍රනාන්දුපුල්ලේ	1
• කුඩා ලමුන්ගේ කැස්ස සඳහා හාවිත කරන සිරපේ වර්ග වෛද්‍ය මැක්සි ප්‍රනාන්දුපුල්ලේ	3
• ප්‍රතිඵ්වක ඔංශය මහාචාර්ය ගිතා ප්‍රනාන්දු	5
• දියවැඩියාවට - ඉන්සිපුලින් හෝ පෙති වෛද්‍ය එම්. සරත් ගාමිනි ද සිල්වා	7
• අධික රුධිර පිඩිනය සඳහා හාවිත කරන ඔංශය වෛද්‍ය එම්. සරත් ගාමිනි ද සිල්වා	11
• හඳු වේදනා පාලනය (ඇන්ජයිනාව/ angina) මහාචාර්ය ගිතා ප්‍රනාන්දු	14
• කොලෙස්ටරෝල් සහ රුධිරයේ අධි-කොලෙස්ටරෝල් සඳහා හාවිත කරන ඔංශය මහාචාර්ය ප්‍රියදරුණී ගලප්පත්ති	16
• මල් තුනීකාරක ඔංශය (රුධිර ප්‍රතිකුවීකාරක) ආරක්ෂාකාරී ලෙස හාවිත කරන ආකාරය වෛද්‍ය ප්‍රියංග රණසිංහ	20
• අදුම රෝගීන් සඳහා ආස්ථාණක ඔංශය මහාචාර්ය වන්දනී වනිගතුණු	24
• ස්ටෝරොයිඩමය නොවන ප්‍රති-ප්‍රදාහමය ඔංශය (NSAIDs) මහාචාර්ය වන්දනී වනිගතුණු	26
• පවුල් සැලසුම් සඳහා වන ගිලින පෙති වෛද්‍ය ප්‍රිමති ඒ. ජයරත්න	28
• හඳිසි ගැබිගැනීම් වැළැක්වීමේ පෙති වෛද්‍ය ප්‍රිමති ඒ. ජයරත්න	31
• විටමින් වෛද්‍ය මනුජ් සී. විරසිංහ	33
• ගෘහස්ථ විෂ ගරීර ගත වීම් වෛද්‍ය ප්‍රදීපා ජයවර්ධන	35
• ඔංශය නිසි හාවිතය සඳහා රෝගීන්ට උද්වී කිරීමට ඔංශයවේදීන්ට හැකි ආකාර වින්තා අභයවර්ධන මෙය	39
ස්කූතිය	42

ඡායා කම්ටු සාමාජිකයින්

සේවාර්ථීන මහාවාර්ය ශිතා ප්‍රනාත්දු (සහාපතිනිය)

වෙවදා පුද්ගලා ජයවර්ධන (ලේකම්)

මහාවාර්ය වන්දනී වනිගතුංග

මහාවාර්ය ප්‍රියද්රුණි ගලප්පත්ති

මහාවාර්ය ගලිනි ශ්‍රී රන්ගනාදන්

වෙවදා ලුළුන් ජයසුරිය

වෙවදා මැක්සි ප්‍රනාත්දුප්ල්ලේ

වෙවදා සරත් ගාමිණී ද සිල්චා

වෙවදා එස්.එ්. ජයරත්න

වෙවදා එම්.සී. විරසිංහ

වෙවදා ග්‍යාමලී සමරනායක

වින්තා අභ්‍යවර්ධන මෙය

මහනාම දොඩ්මිපෙගම මහතා

ගාලුත අතාවුද මහතා

පෙරවදන

බටහිර මාඡය උච්ච ලෙස භාවිත කිරීම

පසුගිය වසර කිහිපය තුළ එලදායී මාඡය රසක් සොයා ගෙන ඇත. එම මාඡය සොයා ගැනීම මගින් රෝග හඳුනා ගැනීම, ප්‍රකිකාර කිරීම මෙන්ම රෝග වළක්වා ගැනීම යන අංශවල විශාල පෙරලියක් සිදු වී ඇත. සියලුම මාඡය වර්ගවල අතුරු ආබාධ ඇති බව දැන ගැනීම ඉතා වැදගත්ය. මෙම අතුරු එල බොහෝ විට සූළ අතුරු එල වේ. නමුත් කළාතුරකින් දරුණු ආබාධ ද, ඉතා කළාතුරකින් ජ්විතයට අවධානම් ගෙන දෙන්නා වූ අතුරු එල ද ඇති විය හැකිය. මාඡයයක් නිරදේශ කරනු ලබන්නේ එම මාඡයයේ ඇති ප්‍රයෝගන හා ඉන් ඇති වන අතුරු ආබාධ සලකා බලාය. එනම් අතුරු ආබාධවලට වඩා එහි ඇති ප්‍රයෝගන වැඩි නම් එම මාඡයය නිරදේශ කරනු ලබයි. රෝගීන් මෙන්ම නිරෝගී ප්‍රද්ගලයන්ද මාඡය නිසි ලෙස භාවිත කිරීම පිළිබඳ දැන ගැනීම වැදගත් වේ. මාඡය උච්ච ලෙස භාවිත කිරීම යනු ආරක්ෂිත ලෙස රෝගී තත්ත්වයට ගැළපෙන පරිදි, දුරය හැකි මිලකට භාවිත කිරීමයි. වෙවදා නිරදේශයට අනුකූලව නියමිත මාත්‍රාවන් නියමිත කාලාන්තරයකදී නියමිත ආකාරයට ලබා ගත යුතුය. ඔබ වෙනත් මාඡය ලබා ගන්නේ නම් හෝ මේ පෙර කිසියම් ආසාත්මිකතාවයක් සිදු වී ඇත්තේ ඔබගේ වෙවදාවරයා හා මාඡයවේදියාව දැනුවත් කළ යුතු වේ.

කාන්තාවක් තමන් ගර්හණී නම් හෝ කිරී දෙන මවක් නම් ඒ බව වෙවදාවරයා හා මාඡයවේදියා දැනුවත් කළ යුතුය. ඊට හේතුව නම් සමහර මාඡය කළයෙට හා කිරී බොන ලදුරුවට හානිදායක විය හැකි බැවිනි.

ශ්‍රී ලංකා වෙවදා සාංගමයේ මාඡය කමිටුව මගින් මහජනතාවට නිතර භාවිත වන මාඡය වර්ග හා රෝගී සත්කාරයට අදාළ අනිකුත් මාත්‍රකාද ඇතුළු කොට කුඩා පොත් පෙළක් ප්‍රකාශයට පත් කර ඇත. එම පොත් සිංහල, දම්ල හා ඉංග්‍රීසි යන මාධ්‍යන් තුනෙන්ම ලියා ඇත. ඉන් පහත මාත්‍රකා ආවරණය කරනු ලබයි.

- කුඩා ලමුන්ගේ උණ තත්ත්වය පාලනය කිරීමට භාවිත කරන මාඡය
- කුඩා ලමුන්ගේ කැස්ස සඳහා භාවිත කරන සිරජ් වර්ග
- ප්‍රතිඵ්වක මාඡය
- දියවැඩියාවට ඉන්සියුලින් හෝ පෙනි
- අධි රුධිර පිඩිනය සඳහා භාවිත කරන මාඡය
- හඳු වේදනාව පාලනය (අුන්ජයිනාව / angina) සඳහා භාවිත කරන මාඡය
- කොලෙස්ටරෝල් සහ රුධිරයේ අධි-කොලෙස්ටරෝල් සඳහා භාවිත කරන මාඡය

- ලේ තුනීකාරක මූජධ (රුධිර ප්‍රතිකැටිකාරක) ආරක්ෂාකාරී ලෙස හාවිත කරන ආකාරය
- අදුම රෝගීන් සඳහා ආස්ථාණක මූජධ
- ස්වේරොයිඩ්මය තොවන ප්‍රතිප්‍රදාහමය මූජධ (NSAIDs)
- පවුල් සැලසුම් සඳහා වත ගිලින පෙනී
- හඳිසි ගැබිගැනීම් වැළැක්වීමේ පෙනී
- විටමින්
- ගෘහස්ථ විෂ ගිරිර ගත වීම්
- මූජධ නිසි හාවිතය සඳහා රෝගීන්ට උද්වි කිරීමට මූජධවේදීන්ට හැකි ආකාර

මූජධ, එම මූජධවල මූජධයිය නාමය හා වෙළඳ නාමය යන දෙකම යටතේ වෙළඳ පොලේ පවතී. එක් මූජධයකට එක් මූජධයිය නාමයක් පමණක් ඇති අතර, නිෂ්පාදකයන් විසින් දෙන ලද වෙළඳ නාම රසක් තිබිය හැකිය. දෙවරගයේම ක්‍රියාකාරී සංස්කක එකම වන නමුත් පැහැය, හැඩය සහ රසය වෙනස් විය හැකිය. මූජධයිය නාමය යටතේ ඇති මූජධ වෙළඳ නාමය යටතේ ඇති මූජධවලට වඩා මිලෙන් අඩුය. අප විසින් මහජනතාවට උපදෙස් දෙනු ලබන්නේ, සුදුසුකම්ලන් වෙවදාවරයෙකු විසින් ලියන ලද බෙහෙත් තුන්වුවකට අනුව මූජධ ලබා ගන්නා ලෙසය. බෙහෙත් තුන්වුවේ අන්තර්ගත කරුණු ගැන මබට ගැටුවක් ඇත්තේ මෙවදාවරයාගෙන් හෝ මූජධවේදීයාගෙන් විමසන්න. එසේම මූජධවල මිල පිළිබඳවද අසා දැන ගත යුතුය.

මෙහි සඳහන් සැම මාතෘකාවක්ම ලියන ලද්දේ විශේෂයෙන් වෙවදාවරුන් හා මූජධවේදීන් එක්ව පැවැත්වූ සාකච්ඡා ගණනාවකට පසුවය. මෙම ලිපිවල කතුවරුන් හා අපගේ කම්ටු සාමාර්කයේ මෙම ගුන්පයේ ඇති තොරතුරු ඔබගේ දෙනික ජීවිතයේ කටයුතු සඳහා ප්‍රයෝගනවත් වේ යැයි අපේක්ෂා කරති.

සේවාර්ජත මහාවාර්ය ගිතා ප්‍රනාන්ද MBBS, MRCP (UK), FRCP (Lond.), FCCP

සහාපතිනිය

මූජධ කම්ටුව

ශ්‍රී ලංකා වෙවදා සංගමය

කුඩා ප්‍රමුණ්ගේ උණ තහන්ත්වය පාලනය කිරීමට හාවින කරන ඕනෑම මූල්‍ය ප්‍රමුණ්ගේ උණ තහන්ත්වය පාලනය කිරීමට හාවින කරන ඕනෑම මූල්‍ය ප්‍රමුණ්ගේ උණ තහන්ත්වය පාලනය කිරීමට හාවින කරන ඕනෑම

ඇරිර උෂ්ණත්වය නැතිනම් ඇශේගේ උණ වැඩිවූ විට ලබාදෙන ඕනෑම මූල්‍ය ප්‍රමුණ්ගේ හැඳින්වෙන්නේ ප්‍රතිඵල්වරක (antipyretics) ඕනෑම මූල්‍ය ප්‍රමුණ්ගේ සඳහා බහුලව හාවිත කරයි. පැරසිටමෝල් (paracetamol) යනු බහුලව හාවිත වන ප්‍රතිඵල්වරක (antipyretics) ඕනෑම මූල්‍ය ප්‍රමුණ්ගේ සඳහා අතිකුත් වෙළරස නිසා ඇතිවන උණ පාලනයට යොදා ගන්නා එකම ප්‍රතිඵල්වරක ඕනෑම මූල්‍ය ප්‍රමුණ්ගේ වන්නේ පැරසිටමෝල්ය. එය සිරප් සහ පෙනි ලෙස ලබාගත හැකිය. පැරසිටමෝල් ද්‍රව්‍යකට ලබා දිය හැකි උපරිම මාත්‍රාවක් ඇතේ. කිසිවිටක එම මාත්‍රාවට වඩා පැරසිටමෝල් ඕනෑම මූල්‍ය ප්‍රමුණ්ගේ ලබා නොගත යුතුය.

දරුවන් සඳහා පැරසිටමෝල් ඕනෑම මූල්‍ය ප්‍රමුණ්ගේ උණ දිමේදී එය ගණනය කළ යුත්තේ දරුවාගේ බර අනුවය. දරුවාගේ වයස අනුව පැරසිටමෝල් මාත්‍රාව ගණනය කළ නොහැකිය.

වෙවදුවරයකු ඔබගේ දරුවාට බෙහෙන් නියම කරන සැම අවස්ථාවකම, පැරසිටමෝල් ඕනෑම මූල්‍ය ප්‍රමුණ්ගේ නියම කර ඇත්දීයි අදාළ වෙවදුවරයාගෙන් අසා දැනගන්න. එසේ වෙවදුවරයා නියම කළ බෙහෙන් අතර පැරසිටමෝල් ඕනෑම මූල්‍ය ප්‍රමුණ්ගේ නිවේ නම් කිසිවිටක අම්තරව පැරසිටමෝල් දරුවාට ලබා නොදෙන්න. මත්දයත් පැරසිටමෝල් අධි මාත්‍රාවක් ලබා දීමෙන් අක්මාවට හානි සිදුවිය හැකි අතර දරුවාගේ ජ්වලය අනතුරු හෙළිය හැකිය.

අස්ප්‍රින් (aspirin) වැනි ස්ටේරොයිඩ්මය නොවන ප්‍රතිප්‍රදාහමය ඕනෑම (NSAIDs) උණ අඩු කිරීමට අනුමත නොකෙරේ. තවද ගුද මාර්ගයෙන් ඇතුළු කරන ස්ටේරොයිඩ්මය නොවන ප්‍රතිප්‍රදාහමය ඕනෑම (NSAIDs) උණ පාලනයට හාවිතය අනුමත නොකෙරේ.

උණ යනු ආසාදනයක් උදෙසා ඇරිරය දැක්වන ස්වාහාවක ප්‍රතිච්චාවයකි. ඉතාම අපහසු බවක් හෝ වේදනාවක් හෝ නැතිනම් උණ පහළ දුම් අත්‍යාවශාම දෙයක්ද නොවෙයි. ගැහෙන සුළු උණ බොහෝ විට වෙවරස ආසාදන හේතුවෙන් ඇතිවන අතර සීමිත කාලයකින් බැස යාමද සිදුවෙයි. එහෙන් දරුවාගේ උණ සමග පහතින් දැක්වෙන යම් තත්ත්වයක් දැක්නට ඇත්තේ ව්‍යාම වෙවදු උපදෙස් පැනීමට අම්තක නොකළ යුතුය.

1. අලුත උපන් බිලිදෙකුට උණ ගත් විට
2. දීර්ඝ කාලයක් තිස්සේ ඕනෑම ගන්නා දරුවෙකුට උණ ගත් විට
3. දින චිකට වඩා උණ පවතින විට

4. දරුණු කන් කැක්කුමක් සමග උණ ඇති විට
5. කටහඩ වෙනස් වීම සහ ගිලිමේ අපහසුතාව සහිතව උගුර වනවීමක් සමග උණ ඇති විට
6. මූත්‍රා කිරීමේ අපහසුතාවයක් හෝ අදුරු පැහැයෙන් යුතු මූත්‍රා පහ කිරීමක් හෝ සමග උණ ඇතිවිට
7. උණ අඩු කළ පසුවද ඉවසිය නොහැකි පිසරදයක් ඇතිවිට
8. විශේෂයෙන්ම වමනය සහිතව උදර ප්‍රදේශය යම් නිශ්චිත ප්‍රදේශයක වේදනාවක් ඇති විට
9. අත් පා වේදනාවක් හෝ හන්දී ඉදිමිමක් සහිතව උණ ඇති විට
10. උණ සමග සම්මුඛ රතු පැහැ ලප (පැල්ලම්) ඇති විට
11. උණ සමග ඇග මලානික වූ සිතල වූ හෝ තෙන් වූ බවක් සහිත වූ විට

වෛද්‍ය මැක්සි ප්‍රනාථපුප්පලේ

MBBS (Cey), MRCP (UK), DCH (Cey), MRCGP (SL)

ආමා රෝග විශේෂය වෛද්‍ය, ප්‍රවාල් උපදේශක

කුඩා ප්‍රමුණ්ගේ කැස්ස සඳහා භාවිත කරන සිරප් වර්ග

කැස්ස සඳහා භාවිත කරන සිරප් වර්ග වෙදුනවරුන් විසින් පූලබව භාවිත කරන මාශය වර්ගයකි. ශ්‍රී ලංකාවේ, ග්‍රෑසන මාරුගයෙන් සෙම ඉවත් කිරීමට යොදා ගන්නා මාශය ද, කැස්ස අඩු කිරීමට ඇති මාශය ද මෙම දෙකෙහි සංයෝග ද භාවිත කරයි. කැස්ස අඩු කිරීම සඳහා ඇති සිරප්වල ඇති සක්‍රීය රසායනික සංස්ටක නම් බේක්ස්ලොමෙනොන් (dextromethorphan), කොකේන් (codeine) හෝ ගොල්කොකේන් (pholcodine) ය. ප්‍රතිඵිස්ට්මීන් ද (anti-histamines) මෙම සිරප් වර්ගවලට පූලබව එකතු කරනු ලබයි. පාවච්ච සහ තල් සූකිර මේ සඳහා භාවිත කරනු ලබන දේදිය සංයෝග දෙකකි. තවද තියෝෆිලින් (theophylline), සැල්බුතාමොල් (salbutamol), ටර්බුතාමොලින් (terbutaline) වැනි ග්‍රෑසනය පහසු කරවන මාශයවල පූළු මානුද මෙම සිරප් වර්ගවලට පූලබව එක් කරනු ලැබයි.

කැස්ස යනු ග්‍රෑසන මාරුගයේ ඇතිවන රෝග ලක්ෂණයකි. එය ඇති වීමට හේතුවන බොහෝ රෝග පවතී. උදා: අදුම රෝගය, ආමාශයේ සිට අන්තර්සුළුතයට ආමාශක අම්ල ගමන් කිරීමේ තත්ත්වය, නාසයයේ ඇති වන ආසාදන නිසා උගුරේ හෝ නාසයයේ සෙම එකතු වීම, ග්‍රෑසන මාරුගයේ පහළ හෝ ඉහළ කොටස් ඇති වන ආසාදන ඉන් සමඟරක් ය. එම නිසා කැස්ස සඳහා වන මාශය තිරුදේක කිරීමට ප්‍රථම කැස්සට හේතුව සලකා බැලිය යුතු වේ.

කුඩා දරුවන්ගේ විධිය අවස්ථාවලදී කෙටි කාලීනව ඇතිවන කැස්ස සඳහා කැස්ස අඩු කිරීමට භාවිත කරන සිරප් වර්ග භාවිත කිරීම ප්‍රයෝගනවත් වේ යැයි සිතිය හැකි සාක්ෂි ඉතා අඩුය. ඒවා මගින් ග්‍රෑසන මාරුගය තුළ සෙම එකතු වීම සිදුවිය හැකිය. සැම මාශයකට මෙන්ම කැස්ස අඩු කිරීමට භාවිත කරන සිරප්වල ද ඒවාට ආවේනික අනුරු ආබාධ ඇත. ඒවා නම් තිදිමත ගතිය, තිතර තරහා යන ස්ව්හාවය (irritability) සහ අධි ක්‍රියාකාරීත්වය (hyperactivity)ය. කැස්සට පාවච්ච කරන සිරප් වර්ග සඳහා ඇතුළුනි වීම සහ අනවශ්‍ය ලෙස එය පාවච්ච කිරීම හදුනාගත් ගැටුවකි. එම නිසා කැස්ස පාලනයට ඇති සිරප් වර්ග ලබාගත හැක්සේ රාජ්‍ය ඔස්සැල්වලින් හා පොදුගලික රෝහල් විසින් පවත්වා ගෙන යනු ලබන ගාමසිවලින් පමණි.

කැස්ස මගින් දරුවාගේ නින්දව බාධා ඇති වේ. දරුවා ආහාර ගන්නා අවස්ථාවේදී කැස්සක් ඇති ව්‍යවහාර් ආහාර වමනය යාමද සිදු විය හැකිය. පන්ති කාමරයේදී ද කැස්ස යනු දරුවාට බාධාවකි. කැස්ස අඩු කරන සිරප් වර්ග මින් ඇතැම් ගැටුව යම්තාක් දුරකට අඩු කරනු ලබයි. නමුත් ඒවා වෙදුනවරයෙකුගේ තිරුදේක යටතේ ලබාගත යුතු වේ. ග්‍රෑසන මාරුගයෙන් සෙම ඉවත් කිරීමට ගන්නා මාශයවල ද විශේෂ වැදගත්කමක් ඇති බවට ඇති විද්‍යාත්මක සාක්ෂි විරුද්‍ය වේ. කැස්ස අඩු

කරන සිරප් වර්ග සහ ග්වසන මාර්ගයෙන් සෙම ඉවත් කිරීමට ගන්නා සිරප් වර්ග සංයෝග කිරීමට හේතු ද පැහැදිලි කිරීමට අපහසු වන්නේ ඒවායේ ක්‍රියාකාරීත්වය එකිනෙකට ප්‍රතිච්චිත වන බැවිනි. වඩා සුදුසු වන්නේ දිවා කාලයේදී කැස්ස මගින් සෙම ඉවත් කරන සිරප් වර්ගයක් මගින් සෙම ඉවත් කිරීම සහ රාත්‍රී කාලයේදී කැස්ස අඩු කරන සිරප් වර්ගයක් හාවිත කිරීම මගින් දරුවාට කැස්ස මගින් සිදුවන අවහිරතාවය වළක්වා හොඳ නින්දක් ලබා ගැනීමට අවකාශය සැලසීමයි.

කැස්ස නම් වන පූලභ ගැටුවට වෙනත් විසඳුම් තිබේද?

උගුරේ ආමාරුවලට හාවිත කරන ලොසින්ස්පර වර්ග, මී පැණි ආදිය පිඩාකාරි උගුරට සහනයක් ලබා දෙන අතර කැස්ස අඩු කරනු ලබයි. උණුසුම් පාන වර්ග, මෙන්තොල් (menthol) හා පෙපර්මින් (peppermint) ද කැස්ස අඩු කිරීමට දායක වනු ඇත. සෙම ඉවත් කිරීමට භුමාලය ඇල්ලීමේ සහ ඉන් පසු පපුවට ලබා දෙන මාදු ව්‍යායාම (physiotherapy) යම් තාක් දුරට වැදගත් වේ.

තවද පහත කරුණු සැලකිය යුතුය.

1. කැස්ස අඩු කිරීමට හාවිත කරන මාන්දල ලදරුවන් (වයස අවුරුද්දකට අඩු) සඳහා හාවිත නොකළ යුතු වේ.
2. කිසි විටක කැස්ස අඩු කිරීමට හාවිත කරන මාන්දල වෙවදා උපදේශකින් තොරව ලබා නොගත යුතුය.

එලදායිතාවය අඩු බැවින් කැස්ස අඩු කිරීමට හාවිත කරන මාන්දල බොහෝමයක් සංවර්ධිත රටවල (UK, USA, Australia, Canada) හාවිත නොකරන අතර සමහර සංවර්ධනය වන රටවලද හාවිත නොකරයි.

වෙවදා මැක්සි ප්‍රනාන්දුපුල්ලේ

MBBS (Cey), MRCP (UK), DCH (Cey), MRCGP (SL)

ඩමා රෝග විශේෂය වෙවදා, පවුල් උපදේශක

ප්‍රතිඵ්‍යුවක මානස (Antibiotics)

ප්‍රතිඵ්‍යුවක මානස (Antibiotics) ප්‍රධාන වශයෙන්ම භාවිත කරනුයේ බැක්ටීරියානු රෝග කාරක ඇති කරන ආසාදනයන්ට ප්‍රතිකාර කිරීම උදෙසාය. ඒවා බැක්ටීරියා ගණනීන් වර්ධනය වීම වළක්වාලමින් හෝ බැක්ටීරියා විනාශ කර දැමීම මගින් අවශ්‍ය ප්‍රතිඵ්‍යුවක ලබාදෙයි. එහියින් අලේස්මිත ප්‍රතිඵ්‍යුවක ලබාගැනීම සඳහා රෝගය සඳහා නිර්දේශීත ප්‍රතිඵ්‍යුවක මානසට ප්‍රමාණවත් මානුවක් උචිත කාල අන්තරවලදී ප්‍රමාණවත් කාලයක් සඳහා ලබා ගැනීම වැදගත්ය.

ප්‍රතිඵ්‍යුවක මානස භාවිත කළ යුත්තේ, වෙළදා තිරදේශයක් මත පමණි. ඒවා සෙම්ප්‍රතිශාව, වෙරස නිසා සැදෙන පාවනය හෝ අනිකුත් වෙරස මගින් සැදෙන රෝග තත්ත්වයන් සඳහා භාවිත නොකළ යුතුය. ප්‍රතිඵ්‍යුවක මානස වෙරස් ආසාදනයට විරුද්ධව ක්‍රියා නොකරන අතර බොහෝ වෙරස් ආසාදන අදාළ ප්‍රද්‍රේශයාගේ ප්‍රතිශක්තිකරණ පදනම් මගින් ඉඩීම සූව කරනු ඇතේ.

අනුවත් ලෙස ප්‍රතිඵ්‍යුවක මානස භාවිත කිරීම නිසා “ප්‍රතිඵ්‍යුවක ප්‍රතිරෝධය” (Antibiotic Resistance) ලෙස හැඳින්වෙන තත්ත්වය ඇති විය හැකිය. එහි ප්‍රතිඵ්‍යුවක වනුයේ සමහර බැක්ටීරියානු ආසාදනවලට ප්‍රතිඵ්‍යුවක මානස භාවිත කළ විට කිසිදු එලදායිතාවයක් නොමැති විමය. ප්‍රතිඵ්‍යුවක ප්‍රතිරෝධය ලෝකය පුරාම දැකිය හැකි අහිතකර තත්ත්වයකි. මෙම ප්‍රතිරෝධය වර්ධනය අවම කිරීම සඳහා පහත නිරදේශ පිළිපැදිය යුතුය.

- අවශ්‍ය අවස්ථාවන්හිදී පමණක් ප්‍රතිඵ්‍යුවක මානස භාවිත කිරීම.
- වෙළදා තිරදේශයකින් තොරව ප්‍රතිඵ්‍යුවක මානස භාවිතයෙන් වැළකීම.
- නියමිත මානුව, තිරදේශීත මූල්‍ය කාලය සඳහාම භාවිත කිරීම. නියමිත මානුව සහ ගතයුතු කාලය සඳහා වෙළදාවරයාගේ උපදෙස් පිළිපැදින්න.
- රෝග තත්ත්වය තරමක් යහපත් අතට හැරෙන විට ප්‍රතිඵ්‍යුවක මානස ගැනීම නතර කිරීමෙන් වළකින්න.
- නියමිත කාලය ප්‍රතිකාර ගැනීමෙන් පසු ඉතිරිවන ප්‍රතිඵ්‍යුවක මානස තුළ තබා නොගන්න. එසේම වෙනත් අයෙකු හට ඒවා ලබාදීමෙන්ද වළකින්න.
- ප්‍රතිඵ්‍යුවක මානස භාවිතයට පෙර ඒවායෙහි කළේ ඉක්ත් විමේ දිනය පරිස්‍යා කර බලන්න.
- ඔබේ වෙළදාවරයා විසින් නියම කරනු ලබන නිශ්චිත අවස්ථාවලදී හැර බැක්ටීරියානු ආසාදනයන් ඇතිවිම වැළැක්වීමට ප්‍රතිඵ්‍යුවක මානස භාවිත නොකළ යුතුය.

පෙනිසිලින් (penicillin) වැනි ප්‍රතිඵ්‍යුවක මානස හේතුවෙන් ආසාත්මික (allergy) හෝ අතිසංවේදී ප්‍රතික්‍රියා ඇතිවිමට පුළුවන. මෙම ප්‍රතික්‍රියා මද වශයෙන් හෝ උගු වශයෙන් හෝ ඇතිවිමට පුළුවන. කැසීම, සම්පූර්ණ පුළුවන ඇතිවිම, අස් වටා ඉදිමීම ආදි ලක්ෂණ මද වශයෙන් ප්‍රතිසංවේදීතාව ඇතිවි විට ඇති විය හැකිය. ආසාත්මික ප්‍රතික්‍රියාවන් ඇති වූවහොත් මානසය ගැනීම ඉක්මනින්ම නතර කර වෙළදාවරයා හමුවී උපදෙස් පතනන්න. උගු ලෙස ප්‍රතික්‍රියා (anaphylaxis) ඇති

වුවහොත් ජීවිතයට තරජනයක් පවා ඇතිවිය හැකිය. එවැනි විටෙක ඉක්මනින්ම රෝගීය රෝහල් ගත කර ප්‍රතිකාර ලබාදිය යුතුය. ඩුස්ම ගැනීමේ අපහසුතාව, රුධිර පිඩිනය අඩුවීම, වමනය සහ සිංහ මූර්ණ වී ඇද වැටීම මෙවැනි තත්ත්වයකදී ඇතිවිය හැකි සමහර රෝග ලක්ෂණ වේ. පෙනිසිලින් හෝ වෙනත් ප්‍රතිඵ්‍යුතු මාන්‍ය ප්‍රතිඵ්‍යුතු ආසාන්මික ප්‍රතික්‍රියාවක් ඇතිවි තිබෙනම් ප්‍රතිකාර ගැනීමට ගියවිට ඒ බව ඔබේ වෛද්‍යවරයාට දුන්වීමෙන් වෙනත් සුදුසු ප්‍රතිඵ්‍යුතු මාන්‍ය ප්‍රතිඵ්‍යුතු ලබාදීමේ අවස්ථාව සැලසෙයි. ඇතිවිය හැකි අහිතකර බලපෑම් සහ එම තත්ත්වයන් අවම කර ගැනීමට ගතයුතු පියවර පිළිබඳ වෛද්‍යවරයාගෙන් අසා දුනගන්න.

ආසාදනයේ බරපතලකම අනුව ප්‍රතිඵ්‍යුතු මාන්‍ය ප්‍රතිඵ්‍යුතු හෝ නික්ෂේපන (injection) හෝ වශයෙන් ලබාගත හැකිය. කුඩා දරුවන්ට අවලම්බනයක් (පැණි/ syrup) වශයෙන් ප්‍රතිඵ්‍යුතු මාන්‍ය ලබාදිය හැකිය. අවලම්බන සැපයෙන්නේ කුඩා වශයෙනි. අවලම්බනය සකස් කිරීම මාන්‍යවේදින් විසින් සිදු කරනු ඇත. යම් ලෙසකින් එසේ කරනු නොලැබුවහොත් අවලම්බනය සකස් කරන තිවැරදි ආකාරය සහ දරුවාට ලබාදෙන ආකාරය ගැන උපදෙස් ලබාගන්න. අවලම්බනය සකස් කළ පසුව එය ගබඩා කළයුතු නියමිත ආකාරය පිළිබඳවද මාන්‍යවේදියාගෙන් අසා දුනගන්න.

සමහර ප්‍රතිඵ්‍යුතු මාන්‍යවල අවශ්‍යෙන් ආහාර මගින් අඩුකළ හැකිය. එරිත්‍රොමිසින්, පෙනිසිලින් (erythromycin, oral penicillin) වැනි මාන්‍ය ආහාරයට පෙර ලබාදීමෙන් අවශ්‍යෙන් වැඩිවේ. ප්‍රතිඵ්‍යුතු මාන්‍ය ලබාදීම කළ යුත්තේ ආහාරයට පෙරද පසුද ආදි වශයෙන් වන තොරතුරු වෛද්‍යවරයාගෙන් අසා දුනගන්න.

ගරහණී මවුරුන්ට සමහර ප්‍රතිඵ්‍යුතු මාන්‍ය පමණක් ආරක්ෂාකාරීය. තවත් සමහරක් පුළුණුයට හානිදායක විය හැකිය. ගරහණී සමයේදී කිසිදු මාන්‍ය ප්‍රතිඵ්‍යුතු වෛද්‍ය තිරදේශයෙන් තොරව ලබා නොගත යුතු අතර සැම අවස්ථාවක්ද ඔබේ ගරහණී හාවය පිළිබඳව මාන්‍ය තිරදේශ කරන වෛද්‍යවරයාට දුනුවත් කිරීම ඉතා වැදුගන්ය.

සුලබව හාවිත කරන ප්‍රතිඵ්‍යුතු මාන්‍ය සඳහා උදාහරණ ලෙස ඇමොක්සිලින් (amoxicillin), ක්ලෙලාක්සිලින් (cloxacillin), බෙන්ස්පිල්පෙනිසිලින් (benzylpenicillin), කොඟුලොමොක්සික්ලව් (co-amoxiclav), එරිත්‍රොමිසින් (erythromycin), සිප්රෝගොලාක්සිලින් (ciprofloxacin), කෙගැලෙක්සින් (cefalexin), වෛට්‍රාසියික්ලින් (tetracycline) දැක්විය හැකිය.

මහාචාර්ය ගිකා ප්‍රනාන්දු

MBBS, MRCP (UK), FRCP (Lond), FCCP

කායික රෝග විශේෂඥ වෛද්‍ය හා හිම්ග්වේදිය පිළිබඳ සේවාරණ මහාචාර්ය වෛද්‍ය විද්‍යා පියිය

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

දියවැඩියාව (Diabetes) - ඉන්සිලුලින් (Insulin) හෝ පෙති

දියවැඩියාව (Diabetes) යනු ඉන්සිලුලින් (Insulin) හෝමෝනය ප්‍රමාණාත්මකව / ගුණාත්මකව සුවය නොවීම හෝ ඉන්සිලුලින් භාවිතයට ගැනීමට පර්යන්ත පටක අසමත්වීම නිසා හෝ රුධිරය තුළ ග්ලුකොස් (සිනි) මට්ටම ඉහළ යාමේ රෝග තත්ත්වයයි. එහෙයින් පළමු තත්ත්වයේ දී, එනම් පළමුවෙනි වර්ගයේ දියවැඩියාව (Type I diabetes) ලෙස හැඳින්වෙන තත්ත්වයේදී ගරිරයට ඉන්සිලුලින් ලබාදීම අවශ්‍ය වන අතර, දෙවන වර්ගයේ දියවැඩියාවේදී (Type II diabetes) රුධිර සිනි මට්ටම පහළ හෙළීම සඳහා මුඛය තුළින් ඔශ්චය ලබාදීම සිදුවෙයි. කුමයෙන් ඉන්සිලුලින් උෂණතාව උගු අතට හැරදීදී මුඛ ඔශ්චය මිනින් මූලදී පාලනය කරනු ලැබූ සමඟ රෝගීන් හටද අවසානයේදී ඉන්සිලුලින් ප්‍රතිකාරයම ලබාදීමට සිදුවෙයි. එසේම ආසාදන තත්ත්වයක් ඇතිවිට, ගලුපකර්මයක් සිදු කරන විට හා ගර්හනීතාවය ආදි තත්ත්වයන්හිදී ද මුඛය තුළින් ඔශ්චය ගන්නා අයට තාවකාලික පියවරක් වශයෙන් ඉන්සිලුලින් ලබාදීම අවශ්‍ය වෙයි.

කවර ආකාරයක දියවැඩියා තත්ත්වයකදී ව්‍යවත් හැමිවීම රෝග පාලනයේ පළමු අදියර වන්තේ ආහාර පාලනයයි. ආහාර පිළිබඳව සවිස්තරාත්මකව තොරතුරු දැක්වීම මෙම ලිපියෙහි තේමාවට අයත් නොවුවත් මෙහිදී විශේෂයෙන්ම අවධාරණය කළ යුතු කරුණක් වන්නේ සියලුම අන්දමේ සිනි භාවිතය අන්හාල යුතු බවය. මෙහිදී උනන්දු කළ යුත්තේ අඩුවෙන් පාහින ලද සහල් වැනි සංකීරණ කාබේහසිඩ්රේට් ගැනීමයි. එසේම මෙද ගන්නා ප්‍රමාණය අඩුකළ යුතුවෙයි. පැය 24 ක කාලය තුළ ගත යුතු කැලේ ප්‍රමාණය එම පුද්ගලයා කය වෙහෙසන ප්‍රමාණය මත රඳා පවතී.

දියවැඩියාවට ප්‍රතිකාර වශයෙන් ලබාදෙන ඔශ්චය වර්ග දෙකකි. ඒවා නම් ඉන්සිලුලින් සහ මුඛ මාර්ගයෙන් ලබාගන්නා රුධිරගත සිනි සාන්දුණය අඩු කරන ඔශ්චය (oral hypoglycaemic drugs)ය. රෝගීයාගේ තත්ත්වය විමසා බැලීමෙන් පසු වඩාත් උවිත ඔශ්චය වෙදුනවරයා විසින් නියම කරනු ඇත.

දියවැඩියා ප්‍රතිකාරයේ ප්‍රධාන අරමුණ වනුයේ, රෝගීයාගේ රුධිරගත සිනි මට්ටම, දියවැඩියාව රිහිත අයෙකුගේ සාමාන්‍ය රුධිරගත සිනි මට්ටමට හැකිතාක් සම්පූ වන ලෙස පාලනය කිරීමයි. මෙම තත්ත්වය ලංකරණයේ පසු, දියවැඩියාව හේතුකොට ඇතිවින නිතර හා වැඩිපුර මුතා බැහැර කිරීම, අධික පිපාසය දැනීම, බර අඩුවීම වැනි කරදරකාරී රෝග ලක්ෂණ බැහැර වී යයි. රුධිරගත සිනි ප්‍රමාණය පාලනය කිරීම නිසා ඇතිවන වැදග්‍රහීම ප්‍රයෝගනය තම්, දියවැඩියාව හේතුවෙන් ඇතිවිය හැකි වකුගත් අකර්මණ්‍යතාව, අන්ධතාවය, හංදායාබාධ සහ ආසාතය ආදි ජීවිතයට තර්ජනාත්මක සංකුලතා වැළැක්වීමයි. එම තත්ත්වය ඉතා මැනැවීන් සනාථ වී තිබෙන්නකි.

දියවැඩියාව සඳහා ඔශංචල හාවිතයේ දී සුලබව දැකිය හැකි සංකුලතාවක් වන්නේ, රුධිරගත සීනි මට්ටම පහළ යාමයි. (hypoglycaemia) රුධිරගත සීනි මට්ටම බෙහෙවින් පහළ ගියවිට රෝගියා තුළ අධික ක්‍රසගිනි දැනීම, දහභිය දැමීම, ඇග පණ නැති වීම, ක්ලාන්ත ගතිය ඇති විය හැකිය. කළාභුරකින් අවස්ථාවක රෝගියා සිහිපූන් විය හැකිය. රෝගියා සිහිපූන් වී නොමැති නම් ග්ලුකොස් හෝ තේ හැන්දක් පමණ සීනි දුම් තේ හෝ කේපි පානයට දෙන්න. සිහිපූන් හෝ අධික නිදිමත ගතිය ඇත්තම් වහාම වෙවදා ආයාර ලබා දිය යුතුය. වෙවදා උපදෙස් පරිදි නිසි වේලාවට ආයාර සහ නියමිත මාත්‍රාවට අනුව ඔශංචල ලබා ගැනීමෙන් මෙම තත්ත්වය ඇතිවේම වළකා ගත හැකිය.

ඉන්සිලුලින් (insulin) ප්‍රතිකර්මය

ඉන්සිලුලින් ප්‍රෝටීනයකි. එය මුබය තුළින් ගත්විට ජීරණය වෙයි. එහෙයින් එය සමඟ යටින් විද ලබාදෙන නික්ෂේපයක් (subcutaneous injection) මාර්ගයෙන් ලබාදීම සිදුවෙයි. එය ලබාගන්නා මූලාශ්‍රය අනුව මානව (human), ගව (bovine), සුකර (porcine) ආදි වශයෙන් ලේඛල් කර ඇත. කෙටිකාලීනව හා සිසුව ක්‍රියාකාරී වන ඉන්සිලුලින් ආයාර වේලකට පෙර ලබා දෙයි. දිගුකාලීනව ක්‍රියා කරන ඉන්සිලුලින් ද්‍රව්‍යකට වරක් හෝ දෙවරක් හෝ වශයෙන් උදේ සහ රාත්‍රී ආයාරයට පෙර ලබාදීම සාමාන්‍යයෙන් සිදුවෙයි. රුධිර ගත සීනි මට්ටමේ ප්‍රමාණවත් පාලනයක් ඇතිකර ගැනීම සඳහා දිර්ස කාලීන හා කෙටි කාලීන වශයෙන් ක්‍රියාකාරී ඉන්සිලුලින් එකවර ලබාදෙයි. සමහර අවස්ථාවලදී මුඛ මාර්ගයෙන් ඔශංචල ගන්නා අයගේද රාත්‍රී කාල රුධිරගත සීනි ප්‍රමාණය පාලනය සඳහා රාත්‍රීයට ඉන්සිලුලින් මාත්‍රාවක් ලබා දීම සිදුකෙරේ.

ඉන්සිලුලින් ගනු ලබන රෝගින් හට තම නිවසේදීම රුධිරගත සීනි මට්ටම විමර්ශනය කිරීම ප්‍රයෝගනවත්ය. ඇගිල්ල විද ලබාගත් ලේ බිංදුවක් කඩ්දාසි තිරයක් (glucose strips) මතට දමා ග්ලුකොස්මීටරය (glucometer) ලෙස හැඳින්වෙන සරල උපකරණයක් හාවිතයෙන් එය සිදුකළ හැකිය. විවිධ වෙළඳනාම යටතේ මෙම උපකරණය ලබාගත හැකි අතර, වෙළඳපොලෙහි නිරන්තරයෙන් ලබාගත හැකි කඩ්දාසි තිර (glucose strips) සහිත උපකරණයක් තෝරාගැනීමට ඔබ කළුපනාකාරී විය යුතුය.

මෙහිදි පහත සඳහන් කරුණු මතකයේ රඳවා ගැනීම වැදගත්ය.

1. සාමාන්‍යයෙන් ඉන්සිලුලින් ලැබිය යුත්තේ ආයාර ගැනීමට පළමුවය.
2. ඉන්සිලුලින් නික්ෂේපය (injection) ලද පසු, මිනින්ත 10-15ක් ඇතුළත ආයාර ගැනීම කළ යුතුය.
3. රුධිරගත සීනි මට්ටම සාමාන්‍ය සීමාවට වඩා වෙනත් අගයක් දක්වන්නේ නම් ඉන්සිලුලින් මාත්‍රාව ඒ අනුව සකස් කර ගත හැකිය. නමුත් එය

සිදුකරන අන්දම පිළිබඳව වෙදුනවරයාගෙන් අවශ්‍ය උපදෙස් ලැබේ ඇත්තම් පමණක් එසේ කළ යුතු බව මතක තබාගන්න.

4. කවර හෝ වේලාවක රුධිරගත සීනි මට්ටම රඳා පවතිනුයේ එයට කළින් ලද ඉන්සිජුලින් මාත්‍රාව මතය. උදා: නිරාහාර රුධිර සීනි මට්ටම රූනුයේ පෙරදා සවස හෝ රාත්‍රීයේ ගත් ඉන්සිජුලින් මාත්‍රාව මතය. දිවා කාලයේ හෝ රාත්‍රීයේදී රුධිර සීනි මට්ටම රූනුයේ උදෑසන ලද ඉන්සිජුලින් මට්ටම මතය.

ප්‍රති දියවැඩියාමය මුඛ මාෂධ (Oral hypoglycaemic agents)

මෙහිදී ප්‍රධාන වශයෙන් කණ්ඩායම් කිහිපයක් දැක්විය හැකිය.

- මෙට්‌ෆොමින් (metformin) වැනි බේගුනයිඩ් (biguanides): මෙම මාෂධ සිරුරේ පර්යන්ත කොටස්වල ග්ලුකොස් (glucose) හාවිතය ඉහළ නෘත්‍යය න්‍යාලයි.
- වොල්බිජුමෙයිඩ් (tolbutamide), ග්ලිබෙන්ක්ලමයිඩ් (glibenclamide), ග්ලික්ලසයිඩ් (glylclazide), ග්ලිපිසයිඩ් (glipizide) වැනි සල්‌ගොනයිල් යුරියා (sulphonylureas):
- පැයෝග්ලිටසෝන් (pioglitazone), රෝසිග්ලිටසෝන් (rosiglitazone) වැනි ග්ලිටසෝන (glitazones)
- ඇකාර්බෝස් (acarbose) වැනි ඇල්‌ගා ග්ලුකොසියිඩ් ඉන්හිචිට්ස් (alpha glucosidase inhibitors) වර්ගයේ මාෂධ
- මෙයට අමතරව සුලභව හාවිත නොකරන තවත් නව මාෂධ වර්ග රාජියක් ද ඇත. උදා:- sitagliptin

මෙට්‌ෆොමින් වැනි බේගුනයිඩ් මාෂධ, ආහාර වේලකට පසු මිනිත්තු 15ත් 30ත් අතර කාලයකදී ගත යුතු තමුන්, ඇකාර්බෝස් ගනු ලබන්නේ ආහාරත් සම්ගමය. අනෙකුත් සියලු මාෂධ ආහාරයට පෙර ගත යුතුය. මෙට්‌ෆොමින් හැර අනෙකුත් මාෂධ ද්වසකට වරක් හෝ දේවරක් උදෑසන හෝ රාත්‍රී ආහාරයට පෙර ගැනීමට නියම කරනු ඇත. ඕනෑම මාෂධයක් රෝගියාට ලබාදීම ආරම්භ කරනුයේ සුඡ්‍ය මාත්‍රාවකිනි. රුධිරගත සීනි මට්ටම පිළිබඳව ලැබෙන රසායනාගාර වාර්තා මත වෙදුනවරයා මාෂධ මාත්‍රාව ගැළපීමට කටයුතු කරනු ඇත.

ඉන්සිජුලින් විෂීම හෝ මුඛ මාර්ගයෙන් මාෂධ ගැනීම යන කවර වර්ගයක ප්‍රතිකාර ලැබුවත් රෝගියා විසින් සම්මත උපදෙස් මාලාවක් පිළිපැදිම අත්‍යාවශ්‍යය. දියවැඩියාවට උවිත පරිදි ආහාර වේල් නියමිත වේලාවන් හිදි ගත යුතුය. ආහාර

වේල පමා කිරීම මගින් සිනි මට්ටම පහළ බසියි. ගන්නා ආහාර ප්‍රමාණයද නියමිත සිමාවන් ඉක්මවා යා නොහැකිය. උදාහරණයක් ලෙස සැහැල්ලු දිවා ආහාරයක් ගැනීමට සහ බර රාඩ්‍රි ආහාරයක් ගැනීමට කෙනෙකුට හදිසියේ තීරණය කළ නොහැකිය. ප්‍රමාණය ඉක්මනු ආහාර වේලක් ගැනීමෙන් වූ බලය මිශ්‍ර වැඩි මානුවක් ගැනීමෙන් මග හරවා ගත නොහැකිය. කෙසේ වෙතත් කිසියම් අයෙකු සාමාන්‍ය ප්‍රමාණයට වඩා ගිරිරය වෙහෙසුවියේ නම් එය ආවරණය සඳහා වැඩි ආහාර ප්‍රමාණයක් ගැනීමේ අවස්ථාව පවතියි.

මෙවදු එම්. සරත් ගාමණී ද සිල්වා

MBBS, MD (Col), FRCP (Lond), FRACP (Hon), FCCP

කායික රෝග විශේෂයෙහි මෙවදු

අධි රුධිර පීඩනය සඳහා භාවිත කරන මාන්‍ය

අධි රුධිර පීඩනය යනු ජේවිත කාලයක් පුරා පවතින තනත්ත්වයක් වන අතර බොහෝ අවස්ථාවලදී එයට හේතුවක් සෞයා ගත නොහැකිය. බොහෝ රෝගීන් රෝග ලක්ෂණ පෙන්වුම් නොකරන අතර, ඔබ රුධිර පීඩනය කුමානුකූලව පරික්ෂා කර නොගතහොත් එය හඳුනා ගැනීමට ලක් නොවී දිගටම පැවැතිය හැකිය.

සිරුරේ බර අඩු කර ගැනීම, කුමානුකූලව ව්‍යායාම කිරීම, ලුණු සහ මේදය අඩු ආහාර වේලක් ගැනීම, දුම්පානය නාවත්‍රීම සහ ප්‍රමාණවත් තිබේදක් ලබා ගැනීමද නිසි පරිදි විවේක ගැනීම වැනි ජ්වන රටාවේ වෙනස්කම් ද රුධිර පීඩනය පාලනයට ඉතා වැදගත් වේ. අධි රුධිර පීඩනය සුළු වශයෙන් පවතින, රෝගීන් සුළු ප්‍රමාණයක ඉහත සඳහන් ජ්වන රටාවේ වෙනස්කම් විලින් පමණක්ම අධි රුධිර පීඩනය පාලනය කර ගත හැකිය. අන් රෝගීන්ට ඉහත සඳහන් කළ ජ්වන රටාවට අමතරව අධි රුධිර පීඩනය පාලනය කිරීම සඳහා ජේවිත කාලය පුරාම ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

රුධිර පීඩනය නිසි පරිදි පාලනය කර ගැනීමෙන් හඳුයාබාධ, අංශහාගය සහ වකුගතු ක්‍රියාකාරීන්වය අඩාල වීම වැනි දිරිස කාලීන සංකුලතා වෘත්තාවා ගැනීමට හැකි වේ. දියවැඩියාව, රුධිරයේ කොලොස්ටරෝල් අධික බව, දුම්පානය වැනි සංකුලතාවලට දායක වන අනෙකුත් කරුණු ගැනැද සැලකිලිමත් විය යුතු අතර ඒවා නිවැරදි කර ගැනීමද වැදගත් වේ. ඉහත සඳහන් වෙනත් රෝගී තනත්ත්වයන් පිළිබඳ වැඩිදුර නොරතුරු මෙම ලිපියෙන් ආවරණය කරන කරුණුවලින් ඔබට යයි.

අධි රුධිර පීඩනයට ප්‍රතිකාර කිරීම සඳහා විවිධ කාණ්ඩවලට අයත් මාන්‍ය වර්ග භාවිත කරනු ලැබයි. එක් රෝගීයෙකු සඳහා අධි රුධිර පීඩනය නිසි ලෙස පාලනය කිරීමට එම මාන්‍ය වර්ග එකක්, දෙකක් හෝ කළාතරකින් රට වැඩි ගණනක් භාවිත කිරීමට සිදු විය හැකිය. තනි මාන්‍ය වර්ගයකින් පාලනය නොවූහොත් මාන්‍ය වර්ග දෙකක් හෝ වැඩි ගණනක් ඔබගේ වෙළදුවරයා ලබා දිය හැකිය. අධි රුධිර පීඩනයට ප්‍රතිකාරය ආරම්භ කරන මාන්‍ය වර්ගය මෙන්ම ඉන් පසු එකතු කරන මාන්‍ය වර්ග එක් එක් පුද්ගලයාගේ වයස සහ එම පුද්ගලයාට පවතින වෙනත් රෝග තනත්ත්ව මත රඳා පවති.

සිටගෙන සිට්මේදී ඇතිවන හිසේ කැරකිල්ල, ලිංගික අප්‍රාණිකභාවය සහ සිරුරේ අප්‍රාණික ස්වභාවය වැනි අතුරු ආබාධ ඇතැම් මාන්‍යවලට පොදු වේ. එවැනි අතුරු ආබාධ ඇතිවුවහොත් රෝගා විසින් ඒ පිළිබඳව වෙළදුවරයා දැනුවත් කළ යුතු අතර එවිට එම මාන්‍ය වෙනුවට සුදුසු වෙනත් මාන්‍යයක් නිර්දේශ කිරීමේ හැකියාව තිබේ. ඔබට තියම්ත මාන්‍යවල අතුරු ආබාධ වෙළදුවරයාගෙන් අසා දැන ගත යුතුය.

Thiazide diuretics, beta blockers, angiotensin converting enzyme inhibitors (ACEI), angiotensin receptor blockers (ARBs) සහ calcium channel blockers යනු අධි රැඳීර පීඩ්‍යනය සඳහා පූලබව හාවිත කරන මාශය කාණ්ඩ වේ. මෙම මාශය වලට අධි රැඳීර පීඩ්‍යනය පාලනය නොවන විශේෂිත අවස්ථාවලදී methyldopa, prazosin වැනි මාශය හාවිත කරනු ලබයි.

Thiazide diuretics වර්ගයේ මාශය වයස්හත පුද්ගලයන්ගේ වෙනත් රෝග තිබානයක් නොමැතිව ඇතිවන අධි රැඳීර පීඩ්‍යනය පාලනය කිරීමට යොදා ගනු ලබයි. එහි ක්‍රියාකාරීත්වය තරමක් සෙමින් සිදුවන අතර අතුරු ආබාධ ද සාමාන්‍යයෙන් පූජ්‍ය ඒවා වේ. කළුතරුකින් thiazide හාවිතයේදී රැඳීරයේ ග්ලුකෝස් මෙට්ටම ඉහළ යා හැකිය. Hydrochlorothiazide 12.5mg සිට 25mg දක්වා දෙනීකව උදෑසන ගැනීමට දීම සාමාන්‍ය මානුව වන අතර, මෙහි රෝගීයා අපහසුතාවයට ලක් කරන අතුරු ආබාධ අවම වේ.

Beta blockers වර්ගයේ මාශය හඳු රෝග තත්ත්වයෙන් පෙළන රෝගීන්ට වඩාත් පූජ්‍ය වේ. මිට අමතරව මෙම මාශය වර්ගය ඉරුවාරදය (migraine) රෝගයට ප්‍රතිකාර වශයෙන්ද හාවිත කරයි. කෙසේ නමුත් පාලනය නොමු හාදය අකර්මණා විමේ තත්ත්වය (heart failure) සහ ඇදුම් රෝගයෙන් පෙළන පුද්ගලයන් මෙම මාශය වර්ගය හාවිත නොකළ යුතු වේ. සිරුරේ අප්‍රාණිකත්වය, මස්පිළුවල වේදනාව, ඇවිදින විට හටගන්නා කකුල් වේදනාව සහ ලිංගික අප්‍රාණිකත්වය යනු beta blockers වර්ගයේ මාශය වලින් ඇතැම් විට ඇතිවන අතුරු ආබාධ වේ.

ACEI වර්ගයේ මාශය වල අතුරු ආබාධ සාපේෂ්ඨව අඩුය. විශේෂයෙන් රාත්‍රී කාලයේ ඇතිවන කරදරකාරී වියලි කැස්ස්, සමහර රෝගීන්ට මෙම මාශයය නැවැත්වීමට හේතුවක් වී ඇත. නමුත් රට සමාන ACE receptor blockers වර්ගයේ මාශය හාවිතය මගින් සාමාන්‍යයෙන් මෙවැනි කැස්සක් ඇති නොවේ.

Calcium channel blockers යන මාශය වර්ගයද අධි රැඳීර පීඩ්‍යනය පාලනය කරන මාශය වර්ගයක් වන අතර ඒවා හාදයේ ක්‍රියාකාරීත්වයටද ප්‍රයෝගනවත් වේ. මෙවා මගින් කකුල් ඉදිමිම ඇති විය හැකිය. මෙම තත්ත්වය අනතුරුදායක නොවන නමුත් කකුල් ඉදිමුම ඇත්තෙම් රෝගීයා වෙවදා උපදෙස් ලබාගත යුතුය. (එම රෝගී ලක්ෂණය හඳු අකර්මණාතාවයේ මූලික ලක්ෂණයක් විය හැකිය.)

අධි රැඳීර පීඩ්‍යනයෙන් පෙළන ගරහම් හා කිරී දෙන මවිරුන්ට ලබාගත හැකි මාශය වර්ග වන්නේ calcium channel blockers, methyldopa හෝ hydralazine ය. Thiazides, ACE inhibitors සහ ARBs යන මාශය වර්ග හාවිතය තුෂ්පූජ්‍යය. අධි රැඳීර පීඩ්‍යනය මාශය වර්ග ලබා ගන්නා රෝගීයෙකු ගරහම්හාවයට පත් වුවහෙත් වහාම වෙවදාවරයා දැනුවත් කළ යුතුවේ. මේ ආකාරයටම වකුගඩුවල ක්‍රියාකාරීත්වය අඩු පුද්ගලයන්ටද වෙවදාවරයා විසින් මාශය වර්ග සහ මානුව පූජ්‍ය පරිදී වෙනස් කරනු ඇති.

සියලුම මාන්‍ය වර්ග නිසි මාත්‍රාව අනුව නිසි ලෙසට අඛණ්ඩව භාවිත කළ යුතුය. රුධිර පීඩනය පාලනය වූ පසුද එම මාන්‍ය වෙදුෂවරයා විසින් නිරදේශ කරන මාත්‍රාවට ගත යුතු අතර නියමිත කාල පරාසවලදී රුධිර පීඩනය පරික්ෂා කරගත යුතුය. ප්‍රතිකාර ලබා ගන්නා අතරතුර දී අනුරු ආබාධ හෝ වෙනත් රෝගී තත්ත්වයක් ඇති ව්‍යවහාර් ඉක්මනින් වෙදුෂවරයා හමුවිය යුතුය. එකවරම මාන්‍ය නතර කිරීම මගින් රුධිර පීඩනය එක්වරම වැඩි විමෙන් ඉතා අනතුරුදායක සංකුලතා ඇතිවිය හැකිය. අධි රුධිර පීඩනය සඳහා වන බොහෝ මාන්‍ය දිනකට වරක් ගතහැකි පෙනී වශයෙන් හෝ මාන්‍ය වර්ග කිහිපයක සංයෝජනයක් වශයෙන් හෝ ලබාගත හැකිය. ඔබට මාන්‍ය වර්ග කිහිපයක් ගැනීමට නිරදේශ කර ඇති අවස්ථාවලදී මාත්‍රා මග හැරේනම් සියේ වෙදුෂවරයා දැනුවත් කර සංයෝජන වශයෙන් ඇති මාන්‍ය වර්ග ලබා ගත හැකිය.

පසු අවස්ථාවලදී වෙදුෂවරයා මූණගැසී රුධිර පීඩනය පරික්ෂා කළ විට එය සාමාන්‍ය ව්‍යවත් මාන්‍ය දිගටම ලබා ගැනීම සිදු කළ යුතු අතර, නැවැත්වීම සිදු නොකළ යුතුය. ඉතා සූජ් අවස්ථා කිහිපයකදී පමණක්, විශේෂයෙන් වැදගත් ජ්වන රටාවේ වෙනස්කම් මගින් රුධිර පීඩනය පාලනය කරගෙන යාමේදී නැවතන් අධි රුධිර පීඩනය ඇති නොවුණහාන් මුලින් පටන්ගත් මාන්‍ය වෙදුෂවරයා විසින් නැවැත්වීමට හැකිය. නමුත් එම රෝගීන් තම රුධිර පීඩනය ක්‍රමානුකූලව පරික්ෂා කර ගත යුතුය.

වෙදුෂ එම්. සරත් ගාමිණී දී සිල්වා

MBBS, MD (Col), FRCP (Lond), FRACP (Hon), FCCP

කායික රෝග විශේෂය වෙදුෂ

හංද වේදනාව (අභ්‍යන්තරයිනාව / Angina)

හංද වේදනාව හෙවත් අභ්‍යන්තරයිනාව (Angina) ලෙස හැඳින්වෙන්නේ හැඳයට රුධිරය සපයන කිරීමක ඩලනි තුළ ගෝජන රුධිර ප්‍රමාණය අඩුවීම හේතුකොට පෙනු පුදේශයෙන් මතුවන කැක්කුම හෙවත් වේදනා සහගත තත්ත්වයටය. කොලෝස්ටරෝල් වැනි මේද ද්‍රව්‍ය සහිත එලක (තැන්පතු) කිරීමක ඩලනි තුළ ඇති කරන අවහිර හේතුකොට මෙම බාධා කිරීම ඇතිවෙයි. දුම්පානය, අධි රුධිර පිචිනය, රුධිරයෙහි කොලෝස්ටරෝල් ප්‍රමාණය සහ වුයි ග්ලසරයිඩ (triglyceride) ප්‍රමාණය ඉහළ යාම සහ දියවැඩියාව මෙම රෝගය ඇතිකිරීමට පාදක වන අවදානම් සාධක වෙයි.

අභ්‍යන්තරයිනාව හේතුකොට ඇතිවන පෙනුවේ කැක්කුම සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ තදකරන හෝ හිරුකරන හෝ කැක්කුමක් ලෙසය. බාහෝ විට එය ඇතිවෙන්නේ වෙහෙසිමකින් පසුවය. එනමුත් විවේකිව සිටින විටකදී ද මෙය ඇති වීමට පුළුවන. සාමාන්‍යයෙන් පෙනුවෙහි මැද පෙදෙසින් ඇතිවන වේදනාව, බාහුව හෝ අත් දෙසට විහිදී යාමට හැක. කැක්කුම සමඟ දහිය හෝ ප්‍රූස්ම් ගැනීමේ අපහසුව හෝ පැවැතිමටද පුළුවන. කැක්කුම පවතින විටද ගනු ලබන රේඛි.එ.ඩී.ඒ. (ECG) පටියක වෙනස් වීම තිබීමට හෝ නොතිබීමට පුළුවන.

අභ්‍යන්තරයිනාව සඳහා වන ප්‍රතිකාර තුන් ආකාරයකට බෙදා වෙන් කරනු ලබයි.

1. තීවු හංද වේදනා ඇතිවිට පාලනය කිරීම සඳහා ලබාදෙන මාශය
2. ඉදිරියේදී හංද වේදනාව ඇතිවිම පාලනය සඳහා ලබාදෙන මාශය
3. හංදනාල සංකුලතා තවදුරටත් ඇතිවිමේ අවදානම අඩු කිරීම සඳහා ලබා දෙන මාශය වශයෙනි.

අභ්‍යන්තරයිනාව පාලනය

පොදු පියවර

ජ්වන රටාවේ වෙනස්කම් ඇතිකිරීම ප්‍රයෝගනවත්ය. දුම්පානය තතර කළ යුතුය. ගරීරයේ බර අඩුකිර ගත යුතුය. නිතිපතා ව්‍යායාමයන්හි නිරත විය යුතුය. අධික රුධිර පිචිනය, දියවැඩියාව සහ රුධිරයේ අධික ලෙස කොලෝස්ටරෝල් පවතී නම් ඒ සඳහා ප්‍රතිකාර ලබාගත යුතුය.

වෙදුෂ ප්‍රතිකාර

තීවු අභ්‍යන්තරයිනා තත්ත්වයට සහනය සැලැසීමට නිරදේශ කරන මාශය වන්නේ කෙටිකාලීන බලපෑමක් සහිත නයිට්‍රෝයක් වන ග්ලිසරයිල් වුයිනයිට්‍රේට්‍රිය (GTN). පෙනුවේ කැක්කුම ඇතිවන විටම ග්ලිසරයිල් වුයිනයිට්‍රේට්‍රිය (GTN) පෙන්තක් ද්‍රව යට

තබාගන්න. මිනින්තු කිහිපයක් තුළ ඉක්මන් සහනයක් සැලසෙනු ඇත. ඇත්තයිනා වේදනා මතුකළ හැකියයි හඳුනාගෙන තිබෙන පඩිපෙළ නැගීම වැනි වෙහසකාරී ක්‍රියාවන් හි නිරතවීමට ප්‍රථමයෙන්ද මෙම ඔශජය දිව යට තබාගැනීමට ප්‍රථමවන.

ඔශජයේ බලපෑම මිනින්තු 30ක පමණ කාලයක් තිබෙන අතර, අවශ්‍ය නම් නැවත තවත් පෙන්තක් දිවයට තැබේමද කළ හැකිය. කෙසේ වෙතත්, පූපලේ කැක්කුම තවදුරටත් පවති නම් හෝ ඔශජය ගත් පසුවද එහි අඩුවීමක් නොමැති නම් හෝ වහාම වෛද්‍යවරයා හමුවන්න. ග්ලිසරයිල් චුයිනයිටරේට් ඔශජය නිසා ඇතිවිය හැකි සුලබම අපහසුතාවය නිසරදය ඇතිවීමයි. නිසරදය බොහෝ දරුණු නම් පෙන්ත ගිලිම හෝ කෙළඳසා දිව යටින් ඉවතට දුම්ම හෝ කළ හැකිය.

ග්ලිසරයිල් චුයිනයිටරේට් (GTN) යනු අස්ථායි ඔශජයකි. එය හොඳින් වැසිය හැකි දුම්රු පැහැ බෝතලයක බහා තැබිය යුතුය. එය තුළ කපු ප්‍රශ්‍රන් ආදි සිනිදු දෙයක් නොපැවතිය යුතුය. විවෘත කිරීමෙන් පසුවද එය මැනැවින් මූශිය තදවන සේ වසා තැබිය යුතුය. ජ්ලාස්ටික්, කබධාසි, කපු ප්‍රශ්‍රන් ආදිය සමඟ මෙම ඔශජය ප්‍රතික්‍රියා කළ හැකි බැවින් ජ්ලාස්ටික් ඇසුරුමක ද්‍රාගෙන හෝ කබධාසියක මතාගෙන හෝ ඔශජය ගෙනයාමෙන් වළකින්න. නිවාවුවක් ගත කිරීමට යාම වැනි ගෙන්වලදී එම පෙනී හොඳින් වැසිය හැකි දුම්රු පැහැති විදුරු බෝතලයක දමා රැගෙන යාමට අමතක නොකරන්න. බෝතලය විවෘත කළ පසු, සති අවක කාලයක් ඉක්මවූ පසු ඉතිරි පෙනී විසිකර දමන්න.

ඇත්තයිනා වේදනා නිතර ඇතිවන්නේ නම් ඔබට ඔබේ වෛද්‍යවරයා beta blockers වර්ගයේ (අදා: atenolol) ඔශජයක් නියම කරනු ඇත. ඇදුම සහිත රෝහින් "beta blockers" ගණයේ ඔශජය නොගත යුතුය. ඔබට ඇදුම ඇත්තම් "calcium channel blockers" වැනි ඔශජය උදා: verapamil, diltiazem ආදි ලබා දෙනු ඇත. අවශ්‍ය අවස්ථාවන් තිබූ පමණක් "GTN" ඔශජය ගැනීමට උපදෙස් දී නිතිපතා ගැනීමට දීර්සකාලීන ක්‍රියාකාරීත්වයක් සහිත නැයිවෙළුට ඔශජය ලබාදුමද සිදුවේයි. තවදුරටත් හංද වාහිනී සංකුලතා ඇතිවීම වැළැක්වීම සඳහා රුධිර නාල තුළ කැටිගැසීම ඇතිවීම වැළැක්වීමට අඩු මාත්‍රාවකින් ඇසුලින් (aspirin) (මිලිග්‍රෑම 75) සහ කොළඳස්වරෝල් මිට්ටම අඩු කිරීමට ස්ටැටින් (statin) ගණයේ ඔශජය ද දීර්සකාලීන වශයෙන් ලබා දෙමි. පසුවේ කැක්කුම ඉතා තදින් දැනේ නම් රෝහල් ගතවීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතුය. නැතහෙත් හංදයාබාධයක් ඇතිවීමට ප්‍රථමවන. ඉදිරි කළමනාකාරීත්වය සඳහා කරන මැදිහත්වීම් තුළට, ගලුමය මැදිහත්වීම් වන කිරීමක ඇත්තයේ ජ්ලාස්ටි (coronary angioplasty) සහ කිරීමක මහි බයිපාස් (coronary artery bypass) සැත්කම් යනාදිය අවශ්‍ය විය හැකිය.

මහාචාර්ය ගිතා ප්‍රනාන්ද් MBBS, MRCP (UK), FRCP (Lond), FCCP
කායික රෝග විශේෂඥය හා ඩිජ්‍යෙලික් විවෘත මහාචාර්ය
වෛද්‍ය වේදනා පියිය
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව වෛද්‍යාලය

කොලෝස්ටරෝල් සහ රුධිරයේ අධි කොලෝස්ටරෝල් සඳහා භාවිත කරන ඕනෑම

කොලෝස්ටරෝල් යනු කුමක්ද?

කොලෝස්ටරෝල් යනුවෙන් හඳුන්වන්නේ මේද (තෙල්) වර්ගයකි. එය අප ගන්නා ආහාරවලින් අත්මාව මගින් නිපදවනු ලබයි. යම් ප්‍රමාණයක කොලෝස්ටරෝල් අප රුධිරයේ අඩංගු වෙයි. ගිරිය නිරෝගීව තබා ගැනීමට යම් ප්‍රමාණයක කොලෝස්ටරෝල් ගිරිරයට අවශ්‍ය වේ.

ගිරියයේ අඩංගු වන විවිධ වර්ගවල කොලෝස්ටරෝල් මොනවාද?

කොලෝස්ටරෝල් රුධිරයේ පරිවහනය වන්නේ ප්‍රෝටීන සමඟ සංයෝජනය වීමෙනි. මේවා මේද ප්‍රෝටීන (lipoproteins) ලෙස හඳුන්වනු ලබයි. විවිධ වර්ගවල මේද ප්‍රෝටීන ඇත. නමුත් ඉතා වැදගත් මේද ප්‍රෝටීන වර්ග 2ක් ඇත. එනම්,

අඩු සනත්වයන් යුත් මේද ප්‍රෝටීන (Low Density Lipoprotein හෙවත් LDL)

මේවා ‘අහිතකර’ කොලෝස්ටරෝල් ලෙස හඳුන්වනු ලබයි. මෙම වර්ගයේ කොලෝස්ටරෝල් රුධිර වාහිනිවල තැන්පත්ව රුධිර ගමනයට බාධා ඇති කර හඳුයාබාධ හා ආසාත තත්ත්ව සැදීමට ඉවහල් විය හැකිය.

අධි සනත්වීය මේද ප්‍රෝටීන (High Density Lipoprotein හෙවත් HDL)

රුධිර නාලවල මේද තැන්පත් වීම වළක්වන බැවින් මේවා ‘හිතකර’ කොලෝස්ටරෝල් ලෙස හඳුන්වනු ලැබේ.

රුධිරගත කොලෝස්ටරෝල් ප්‍රමාණය අධික වීම අහිතකර වන්නේ ඇයි?

රුධිරගත කොලෝස්ටරෝල් ප්‍රමාණය අධික වූ විට රුධිර නාල තුළ කොලෝස්ටරෝල් තැන්පත් වීමෙන් රුධිර නාල සිහින් වී එම රුධිර නාල මගින් රුධිරය සපයන අවයවවලට රුධිර සැපයීම අඩු කරනු ලබයි. එමගින් මොළයට හඳුයට වැනි ප්‍රධාන අවයවවලට රුධිර සැපයුම අඩුවිය හැකිය. කොලෝස්ටරෝල් තැන්පත් වීමෙන් සිහින් වූ රුධිර නාලයක රුධිර කුටියක් ඇතිව්වහොත් රුධිර ගමනාගමනය සම්පූර්ණයෙන්ම නතරවිය හැකිය. එවිට හඳුයාබාධයක් නැතහොත් අංශභාගය (ආසාතය) වැනි රෝගී තත්ත්වයන් ඇතිවේ. මෙම තත්ත්වයන් මිනිසුන් රෝගාතුර වීමට බලපාන ප්‍රධානතම සාධකයක් මෙන්ම ලංකාවේ රෝහල්වල සිදුවන මරණවලට බලපාන ප්‍රධාන හේතුවක්ද වේ. මෙම රෝහවලට අධි කොලෝස්ටරෝල්වලට අමතරව අධි රුධිර පිඩිනය, දියවැඩියාව, දුම්වීම, ව්‍යායාම නොකිරීම, අධික ආතනිය වැනි සාධකය සාර්ථකව දායක වේ.

රුධිරයේ කොලස්ටරෝල් ප්‍රමාණය මැන බැලීය යුත්තේ කවුද?

- වයස අවුරුදු 40 හෝ 40ට වැඩි සියලුම දෙනා
- අඩු වයසින් හඳුයාබාධ හෝ ආසාත තත්ත්වයනට ලක්ෂි සම්ප ලේ ඇති සියලුම පුද්ගලයින්
- ජානගත අධි කොලස්ටරෝල් තත්ත්වයන් සහිත පවුල්වලින් පැවත එන රෝගීන්

යම් කෙනෙකුට හඳු හා රුධිර නාල රෝග ඇතිවිමේ අවදානම වැඩි නම් හෝ ඉහත සඳහන් කළ කොලස්ටරෝල් වැඩිවිමට ඇති අවදානම වැඩිනම් මුළුන්ටද කොලස්ටරෝල් ප්‍රමාණය මැන බැලීමට වෛද්‍යවරු නියම කරති.

අධි කොලස්ටරෝල් සඳහා බලපාන සාධක මොනවාද?

බොහෝ දෙනාගේ රුධිරයේ කොලස්ටරෝල් මට්ටමින් පෙන්වනුයේ ආහාර මගින් ගන්නා තෙල් ප්‍රමාණය වේ. නමුත් එකම තෙල් ආහාර ප්‍රමාණ ගන්නා අය අතරද වෙනස් කොලස්ටරෝල් මට්ටම් දැකිය හැකිය. සාමාන්‍යයෙන් තෙල් ආහාර ගැනීම අඩුකළ විට කොලස්ටරෝල් ප්‍රමාණය පහත වැවේ. සමහරුන්ගේ කොලස්ටරෝල් අධික විමට හේතුව වෙනත් රෝගී තත්ත්වයක් ද විය හැකිය. උදාහරණ ලෙස තයිරෝයිඩ් ග්‍රන්ටීයේ ක්‍රියාකාරීත්වය අඩුවිම, තරබාරුකම, අධික මත්පැන් පානය සහ සමහර වකුගත් හා අක්මා රෝග ද ඒ සඳහා හේතුවිය හැකිය. තවත් සමහරුන්ගේ කොලස්ටරොල් අධික විමට හේතුව ජානවල බලපැමිය. මෙම ජාන බලපැමි නිසා සමහර පවුල්වල එකම පවුල් සාමාජිකයන් කිහිප දෙනෙකුගේම රුධිරයේ ඉතාමත් අධික කොලස්ටරෝල් මට්ටම් පැවතිය හැකිය.

කොලස්ටරොල් ප්‍රමාණය අධික සියලු දෙනාටම ප්‍රතිකාර අවශ්‍යද?

ප්‍රතිකාර අවශ්‍ය වන්නේ හඳු හා රුධිර නාල ආග්‍රිත රෝග ඇතිවිමේ අවදානම වැඩි පුද්ගලයන්ට පමණි. මෙම අවදානම ඇති අය වන්නේ,

- අධි රුධිර පිඩිනය, දියවැඩියාව, පවුල් අය අතර අඩු වයසින් හඳු හා රුධිර නාල සම්බන්ධ රෝග ඇති අය
- දුම්විම වැනි හඳු රුධිර නාල ආග්‍රිත රෝග සඳහා ඉවහල් වන සාධක කිහිපයක් ඇති අය
- වකුගත් ආග්‍රිත රෝග ඇති අය
- හඳු වේදනා (angina) හෝ හඳුයාබාධ සහිත අය

ଆହାର ମରିନ୍ କୋଲେସ୍‌ପରେସ୍‌ଟ୍ ମରିମମ ଆଲନ୍ୟ କ୍ଳା ହୈକିଏ?

ଚୋଗବିନ୍ୟାଯତ ଅଭିନକର ତେଲ୍ ଅବିକ ଆହାର ଅବିକର ଚୋଗବିନ୍ୟାଯତ ଶିତକର ଲେସ ଆହାର ରତ୍ନାଵ ବେନାଙ୍କ୍ କ୍ଳା ଲିଏ କୋଲେସ୍‌ପରେସ୍‌ଟ୍ ପ୍ରମାଣ୍ୟ ଅବ୍ଲୁ କରଗନ ହୈକିଏ. ନମ୍ରତ ଆହାର ରତ୍ନାଵ ବେନାଙ୍କ୍ କିରିମ ମରିନ୍ ପାଲଣକ୍ କେନେକୁଠେର୍ ହାଦ ହା ର୍ଦେର ନାଲାଲ ରେସ ଅଭିବିତମର ଅଭି ଅଧିନାମ ଅବ୍ଲୁ କିରିମର ଅଭିଜ୍ଞାଯ. ଆହାର ରତ୍ନାଵ ବେନାଙ୍କ୍ କିରିମେନ୍ କୋଲେସ୍‌ପରେସ୍‌ଟ୍ ପ୍ରମାଣ୍ୟ ଅବ୍ଲୁ କିରିମର ଅମନରବ ବର ଅବ୍ଲୁମିମ ବୈନୀ ବେନନ୍ ବାସି ଦ ଅନ୍ତରେ.

କୋଲେସ୍‌ପରେସ୍‌ଟ୍ ଅବ୍ଲୁକିରିମ ଷାଖା ହାଵିତ ବନ ଭୀଷଦ

ସେଟ୍‌ଟାର୍ଟିନ୍ (Statin) କ୍ଳାନ୍ସିବଦେ ଭୀଷଦ

ସାମାନ୍ୟଯନ୍ ଅଦି କୋଲେସ୍‌ପରେସ୍‌ଟ୍ ତନ୍ତ୍ରବ୍ୟ ଷାଖା ବଭୁଲ ଲେସ ହାଵିତ କରନ୍ତୁରେ ଚେଟ୍‌ଟାର୍ଟିନ୍ (statin) କ୍ଳାନ୍ସିବଦେ ଭୀଷଦ. ମେମ କ୍ଳାନ୍ସିବଦ ଅଯନ୍ ଭୀଷଦ ବିନ୍ଦୁରେ ଆସୋବାଚେଟ୍‌ଟାର୍ଟିନ୍ (atorvastatin), ସିମ୍‌ବୋଚେଟ୍‌ଟାର୍ଟିନ୍ (simvastatin), ରୋସୁବୋଚେଟ୍‌ଟାର୍ଟିନ୍ (rosuvastatin) ବୈନୀ ଭୀଷଦ. ମେମ ଭୀଷଦ ଗେରିରଦେ କୋଲେସ୍‌ପରେସ୍‌ଟ୍ ନିଶ୍ଚିପ୍ରାଦନ୍ୟ ଷାଖା ଦୁଲିହାଲ୍ ବନ ଶିନ୍ସାଦିମ୍ୟକ କ୍ଳାରବ୍ୟ ବୈଲୈକ୍‌ରେମ ମରିନ୍ ର୍ଦେରଦେ କୋଲେସ୍‌ପରେସ୍‌ଟ୍ ପ୍ରମାଣ୍ୟ ଅବିକରନ୍ତୁ ଲବାଦି. ମେମ ଭୀଷଦ ଦିନକର ଶିକ୍ଷିଵରକ୍ ପାଲଣକ୍ ହାଵିତ କିରିମର ନିଯମ କରନ ଅନର ମେଲା ଲବା ଗୈନୀମେ ଜ୍ଞାନ୍ୟମ କାଳବ ବିନ୍ଦେନେ ସଲ୍ସ 5 - 6 ଅନର କାଳବ ଲେ. ନମ୍ରତ ମେ ଵେଲାଵିପା ଗୈନୀମେ ଅମନକ ବ୍ରିବହୋତ୍ ରାତ୍ରିରେ ଗୈନୀମେଣ୍ଟ କିଷିନ୍ ଵିରଦ୍ଦକ୍ ନାହିଁ. ଚେଟ୍‌ଟାର୍ଟିନ୍ କ୍ଳାନ୍ସିବଦେ ଭୀଷଦ ମରିନ୍ ର୍ଦେରଦେ ଅଭିନକର କୋଲେସ୍‌ପରେସ୍‌ଟ୍ ବନ LDL ମେନ୍ମ ଉଦିଗ୍‌ଲିପରାଦିବିଦ ଅବ୍ଲୁ କରାଯି.

ଚେଟ୍‌ଟାର୍ଟିନ୍ କ୍ଳାନ୍ସିବଦେ ଭୀଷଦବିଲିନ୍ ସାମାନ୍ୟଯନ୍ ଅଭିର୍ଦ୍ଵା ଆବାଦ ଆୟତିଵିନ୍ଦେନ୍ ଦୁନା କଲାନ୍ତୁରକିନି. ବୋହେହୀ ରେସିନ୍ୟେ ଶେବା ଚିର୍ରରତ କିଷିନ୍ ଅଭିଜ୍ଞାତାବ୍ୟକିନି ନୋରବ ହାଵିଲିଲି କ୍ଳା ହୈକିଏ.

ବୋହେହୀ ଲିଏ ଵେଦ୍ୟବିର୍ଦ୍ଦି ର୍ଦେରଦେ ଅକ୍ଷମା ଶିନ୍ସାଦିମିଲା ପରିଷକର ଶିମରିନ୍ ଅକ୍ଷମାଵି ବେଲାପ୍ରାତି ଆୟତିଲେଖିଦି ପରିଷକା କରନ୍ତୁ ଲୈବେ. କଲାନ୍ତୁରକିନ୍ ଚେଟ୍‌ଟାର୍ଟିନ୍ କ୍ଳାନ୍ସିବଦେ ଭୀଷଦ ଭୀଷଦ ମରିନ୍ ମରିକିମ୍ବି ଵେଦିନାବକ୍ ଆୟତିବ୍ୟ ହୈକିଏ. ଶିର୍ଜେ ମରିକିମ୍ବି ଵେଦିନାବକ୍ ହେହୀ ଆୟତପନେହୀ ଵେଦିନାବକ୍ ଆୟତିଲେଖି ନମି ଶେବି ଶିଲିବନ୍ଦିବି ଵେଦ୍ୟବିର୍ଦ୍ଦି ଦୂନ୍ୟବିନ୍ କ୍ଳା ଫ୍ରେନ୍. ଶିର୍ଜେ ର୍ଦେର ପରିଷକାବକ୍ ମରିନ୍ ମରିକିମ୍ବିଲାଲେ ବେଲାପ୍ରାମକ୍ ଆନ୍ଦେଦି ଚୋଯା ବୈଲେମେ ହୈକିଏ. ଶିର୍ଜେ ବ୍ରିବହୋତ୍ ଭୀଷଦ ଭୀଷଦ କିମ୍ବି ନେବେ ର୍ଦେରଦେ କୋଲେସ୍‌ପରେସ୍‌ଟ୍ ମରିମମ ପରିଷକା କିରିମେନ୍, ଶେବ ଅଭିଜ୍ଞା ପରିଦି ଆଲନ୍ୟ ବ୍ରିବହୋତ୍ ଯନ୍ତନ ଦୂନରତ ହୈକିଏ.

ତଥେବୀ ର୍ଦେରଗନ କୋଲେସ୍‌ପରେସ୍‌ଟ୍ ଅଗରନ୍ ପିଲିବାଦ ଵେଦ୍ୟବିର୍ଦ୍ଦି ଆଲନ୍ୟ ଚାଲିବିଲାକର ପନ୍ ନୋବିନ୍ଦେନ୍ ନମି ମିହ୍ନ, ଭୀଷଦ ମାନ୍ତ୍ରାଵ ବୈକି କିରିମ ହେହୀ ଦୁନାମେନ୍ କଲାନ୍ତୁରକିନ୍

අවස්ථාවක කොලෙස්ටරෝල් පාලනය කරන වෙනත් වරශයක ඔඟය එකතු කිරීම සිදු කළ හැකිය. කොලෙස්ටරෝල් මට්ටම අවශ්‍ය ආකාරයට පාලනය වූ පසු නිතර රුධිර ගත කොලෙස්ටරෝල් මට්ටම පරීක්ෂා කිරීම අනවශ්‍ය වේ. අවුරුද්දකට වරක් පමණ රුධිර ගත කොලෙස්ටරෝල් ප්‍රමාණය මැන බැලීම එවිට සැහේ.

කොලෙස්ටරෝල් අඩු කිරීමට ලබාදෙන ඔඟය වලට අමතරව වෙනත් ඔඟය ගැනීම අවශ්‍ය වේද?

මෙතෙක් හඳුනා භා රුධිර නාල ආප්‍රිත රෝග සැදීමේ අවදානම වැඩියැයි වෛද්‍යවරයා නිගමනය කර ඇත්තම් ඔබට පහත දැක්වෙන ඔඟය ලබාදෙනු ඇත.

- රුධිර පිඩිනය වැඩිනම් ඒ සඳහා ඔඟය
- කොලෙස්ටරෝල් එලකයක් මත රුධිර කුරියක් සැදීම වැළැක්වීම සඳහා ඇස්ප්‍රින් (aspirin) සුළු මාත්‍රාවක් (මිලිග්‍රෑම 75-150) ද සමහරවිට ලබාදිය හැකිය.

ඉහත කරුණුවලට අමතරව දුම්බීම පාලනය කිරීම, මත්පැන් පානයෙන් වැළැක්ම, සෞඛ්‍යරක්ෂිත සමඟල ආහාර වේලක් ලබාගැනීම (වැඩි වශයෙන් එළවා, පළතුරු, මාඟ අඩංගු භා මේද අඩුවෙන් අඩංගු), ගේරය බර පාලනයකින් යුත්තව තබාගැනීම, ව්‍යායාමවල නිරත වීම මගින් රුධිර ගත කොලෙස්ටරෝල් පාලනයක් සහිතව තබා ගත හැකිය.

මහාචාර්ය ප්‍රියදරුගේ ගළප්පත්ති

MBBS, MD, Dip Med Tox (Cardiff), FRCP (Lond.), FCCP

කායික රෝග විශේෂය වෛද්‍ය භා නිෂ්ප්‍රවේදය පිළිබඳ මහාචාර්ය
වෛද්‍ය පීයිය

කොළඹ විශ්ව විද්‍යාලය

ලේ තුනීකාරක ඔජ්ඡය (රුධිර ප්‍රතිකෘතිකාරක) ආරක්ෂාකාරී ලෙස භාවිත කරන ආකාරය

ලේ තුනී කාරක යනු මොනවාද?

- ලේ කැටි ගැසීම වැළැක්වීම් සඳහා භාවිත කරන ඔජ්ඡය ලේ තුනී කාරක ඔජ්ඡය වශයෙන් හැඳින්වේ.
- ඔබට මෙම ඔජ්ඡය නිරද්‍රූප කර ඇත්තේ ඔබගේ රෝගී තත්ත්වය නිසා ඔබගේ ලේ කැටි ගැසීමට වැඩි අවදානමක් ඇති බැවිති.
- ලේ තුනීකාරක මගින් රුධිර සංසරණය ව්‍යාපෘති කරන අතර ලේ කැටි ඇති වීමට ඇති අවදානම ද අඩු කෙරේ. රුධිර කැටි මගින් හඳුනාබාධ, අංශහාග හා වෙනත් දරුණු රෝගාබාධ ඇති වී මරණයට පත්වීය හැකිය.
- ලේ තුනීකාරක 'anti-coagulant' රුධිර ප්‍රතිකුරීකාරක යන ඔජ්ඡය කාණ්ඩයට අයත් වේ.
- වෝර්ෆැරින් (warfarin) යනු සුලබව භාවිත වන මුළු මාරුගයෙන් ගෝරයට ලබා ගත හැකි ඔජ්ඡයකි.
- නිසි ලෙස භාවිත කළහොත් ලේ තුනීකාරක ඉතා හොඳින් රුධිරය තුනී කිරීමේ කටයුත්ත ඉටු කරනු ඇතු.
- මෙම උපදෙස් පත්‍රිකාව ඔබට ඔබගේ ඔජ්ඡය පිළිබඳ හා එය නිසි ලෙස භාවිත කළ යුතු ආකාරය පිළිබඳව ද ඉගෙන ගැනීම සඳහා උපකාරී වනු ඇතු.
- ඔබ හා ඔබගේ වෛද්‍යවරයා එක් කණ්ඩායෙන් ලෙස ක්‍රියා කිරීම මගින් ලේ තුනීකාරක ඔබගේ ජීවිතය හොඳින් ආරක්ෂාකාරීව ගත කිරීම සඳහා බාධා ඇති වීම වළකක්වනු ඇතු.

ලේ තුනීකාරක භාවිත කරන ආකාරය

- ඔබගේ වෛද්‍යවරයා විසින් නිරද්‍රූප කළ පරිදි ලේ තුනීකාරක ඔජ්ඡය සැම විටම නිවැරදි වේලාවට ලබාගන්න.
- එම ඔජ්ඡය ලබාගත යුත්තේ සැම දිනකම ද්‍රව්‍යෙෂ් එකම වේලාවකටය.
- කිසිදා ඔජ්ඡය මාත්‍රාවක් ගැනීම අමතක නොකරන්න.
- ඔබට යම් දිනක ඔජ්ඡය ගැනීම අමතක වූයේ නම් ඔබට ඒ පිළිබඳව මතක් වූ විගස එම දිනය තුළදීම ලබාගන්න.
- ඔබට මාත්‍රාව මගහැරීම පිළිබඳ මතක් වූයේ පසුදින නම් මගහැරුණු මාත්‍රාව අතහැර පෙර පරිදි දෙනීකව එම මාත්‍රාවන් ගැනීමට කටයුතු කරන්න.

- ඔබට මාත්‍රාවක් මගහැරුණේ, කිසිදා මාත්‍රාවන් දෙකක් එකවර නොගන්න.
- මග හැරුණු මාත්‍රාවක් පිළිබඳව සටහනක් දින පොතක සටහන් කරගන්න.

මුෂ්‍ර සලකීදී

- මුෂ්‍ර සලකීදී ඔබ මාශය ලබාගත් විගස එම මාශයය නිවැරදි දුයි පරීක්ෂා කර බලන්න.
- ඔබ පෙර හාවිත කළ බෙහෙත් පෙතිවල තම, පැහැය, හැඩිය හා ප්‍රමාණයම දුයි බලා සහතික කර ගන්න.
- යම් වෙනසක් දුටුවහොත් ඔබගේ මාශයවේදියා සමග නැවත පරීක්ෂා කරන්න.

ලේ තුනිකාරක සමග වෙනත් මාශය හාවිත කිරීම

- තුනිකාරක මාශය ප්‍රතිකාර අරමිහ කිරීමට ප්‍රථම ඔබ ලබාගන්නා වෙනත් සියලුම මාශය ඔබගේ වෛද්‍යවරයාට පවසන්න.
- ඔබගේ සියලු නිරදේශීන මාශය, විව්මින් සහ ආයුර්වේද ප්‍රතිකාර ඇතුළු වෛද්‍ය නිරදේශයකින් තොරව ලබාගන්නා සියලුම මාශය පිළිබඳ ඔබේ වෛද්‍යවරයා දැනුවත් කරන්න.
- ඔබ වෙනත් වෛද්‍යවරයෙකුගෙන් වෙනත් රෝගයක් සඳහා ප්‍රතිකාර ලබාගන්නේ නම් ඔබ රැඹිර තුනිකාරක මාශය ප්‍රතිකාර ලබාගන්නා බව ඔහුව/ ඇයේව දැනුවත් කරන්න.
- වෙනත් මාශයවලට ලේ තුනිකාරක මාශයවල ක්‍රියාකාරීත්වය මෙන්ම ලේ තුනිකාරකවලට වෙනත් මාශයවල ක්‍රියාකාරීත්වයද වෙනස් කළ හැකි බව මතක තබා ගන්න.

ලේ තුනිකාරක මාශයවල අතුරු ආබාධ

- වඩාත්ම සුලබ අතුරු ආබාධය වන්නේ රැඹිර වහනයයි. වෙනත් අතුරු ආබාධ දුලබ වේ.
- පහත රෝග ලක්ෂණ ඇති වූවහොත් තුනිකාරක මාශය ප්‍රතිකාර නවතා තොපමාව වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
 - රතු හෝ දුම්පුරු පැහැයෙන් මුත්‍රා වහනය වීම.
 - මළපහ රතු හෝ කාර කළ පැහැයෙන් යුතු වීම.

- රතු හෝ දුම්බුරු පැහැයෙන් වමනය කිරීම.
- විදුරුමස් සහ නාසයෙන් දිග්ගම දිග්ගම තදින් රුධිරය වහනය වීම.
- කුසේස සමග රුධිරය පිටවීම.
- හිසට තුවාල සහිතව ඇද වැටීමක් සිදු වූ විට
- වෙනත් අසාමාන්‍ය, තදබල හෝ දිග්ගම දිග්ගම පවතින රුධිර වහනය.
- තුවාල සිදු කර ගැනීමෙන් හැකිතාක් දුරට වැළකී සිටිය යුතුයි.
- පිහියා, කතුරු සහ රේසර් හෝ වෙනත් කිපුණු උපකරණ භාවිතයේදී ප්‍රවේශම් වන්න.
- ගැටීම් ඇති වි තුවාල සිදුවිය හැකි ස්ථිඩා සහ ක්‍රියාකාරකම් කිරීමෙන් වැළකී සිටින්න.

ආහාර සහ ඔබගේ ලේ තුනීකාරක මාෂය

- ඇතැම් ආහාර වර්ග ඔබගේ ලේ තුනීකාරක මාෂධවල ක්‍රියාකාරීත්වයට බලපෑ හැකිය.
- විටමින් K වැඩි ප්‍රමාණයෙන් තිබීම වෝර්ෆර්න්චල (warfarin) ක්‍රියාකාරීත්වයට බලපෑ හැකිය.
- විටමින් K ඔධ්‍යම සිට වැඩි ප්‍රමාණයෙන් යුතු ආහාර සඳහා උදාහරණ වනුයේ ගේවා, බොකේස්ලි, සලාද කොල, නිවිති සහ කොල පැහැති පළා වර්ගය. ඔබ මෙම ආහාර ගැනීම නැවැත්වීම සිදු නොකළ යුතු නමුත් වෙනස් කිරීමකින් තොරව නිශ්චිත ප්‍රමාණයකින් දිග්ගම ගත හැකිය.
- වෙවුන උපදෙස්වලින් තොරව ඔබගේ ආහාර වේලෙහි ප්‍රධාන වෙනස්කම් කිරීමෙන් වළකින්න.

ඔබගේ ප්‍රතිකාර අධිකෘත්‍ය කරන ආකාරය

- ඔබගේ ප්‍රතිකාර අධිකෘත්‍ය කිරීමට ක්‍රමානුකූල රුධිර පරීක්ෂාවක් සිදු කළ යුතුය.
- රුධිර පරීක්ෂාවන් මගින් ඔබගේ වෙවුනවරයා ඔබගේ ලේ තුනීකාරකවල මානුව වෙනස් කළ යුතු ආකාරය තීරණය කරනු ඇත.
- ඔබගේ සිරුර තුළ නියමිත ප්‍රමාණයට වඩා ලේ තුනීකාරක තිබුණහොත් ගැනීමේ රුධිර ගැලීම් ඇති විය හැකිය.

- ඔබගේ සිරුරේ නියමිත ප්‍රමාණයට වඩා අඩුවෙන් ලේ තුනීකාරක තිබුණහොත් සිරුර තුළ ලේ කැටි ඇති විය හැකිය.
- ප්‍රතිකාර අධික්ෂණය සඳහා නිරද්‍රිත ලේ පරීක්ෂාව වනුයේ PT/INR රුධිර පරීක්ෂණයයි.
- ඔබේ වෛද්‍යවරයා විසින් නියම කරන ලද දිනටම එම රුධිර පරීක්ෂාව කරගැනීම වැදගත් වේ.
- ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි මෙම රුධිර පරීක්ෂාවන් සමඟ ක්‍රමානුකූලව සායන සඳහා සහභාගී විම වැදගත් වේ.
- වෛද්‍යවරයාගේ උපදෙස්වලින් තොරව තමාගේ අනිමතය පරිදි මාශය මාත්‍රා වෙනත් කිරීම අනතුරුදායකය.

ගරහණීහාවය සහ ලේ තුනීකාරක මාශය

- ඔබ ගරහණී වේ නම් හෝ ගරහණීහාවයට පත්වීමට සූදානම් වේ නම් එය පිළිබඳව වෛද්‍යවරයාට පවසන්න.
- සමහරක් ලේ තුනීකාරක මගින් උපදින දරුවා අංගවිකල වීමට හෝ දරුවා තුළ රුධිර වහනයන් ඇති විමට බලපෑ හැකිය.
- ඔබ දරුවන් ලැබීමට හැකි වයසේ කාන්තාවක් නම් ලේ තුනීකාරක භාවිත කරන අතරතුර නිසි උපත් පාලන ක්‍රමයක් භාවිත කිරීම අතහාවුරු වේ. ඔබට ගැලපෙන හොඳම උපත් පාලන ක්‍රමය සඳහා වෛද්‍යවරයාගෙන් උපදෙස් පතන්න.

වෛද්‍ය ප්‍රියාග රණසිංහ MBBS (Col)

හිජුග්වේදය පිළිබඳ ක්‍රේඛාවාරය

වෛද්‍ය පීයිය

කොළඹ විශ්ව විද්‍යාලය

අදුම රෝගීන් සඳහා ආස්ථාණක මාශය

අදුම සුලබ පෙන්හැලු ආස්ථා රෝගයකි. ලෝකය පුරා මිලයන සංඛ්‍යාවක ජනතාවක් ඉන් පිඩා විදිති. පෙන්හැලු තුළ ඇති වායුමාර්ග (ක්වාස නාල) පටුවීම නිසා මෙය ඇතිවයි. මාශය මගින් මෙම වායුමාර්ග පටුවීම අර්ධ වශයෙන් හෝ සම්පූර්ණ වශයෙන් හෝ ආපසු හැරිය හැකිය. අදුම රෝගයෙහි සුලබ රෝග ලක්ෂණ වන්නේ රාං රුං ශ්වසනය (wheezing), කැස්ස, පුව තදවීම සහ පුස්ම ගැනීමේ අපහසුතාවයයි. මෙම ලක්ෂණ වරින් වර ඇතිවන අතර එහි තීව්‍යතාව වායුමාර්ග පටුවන ප්‍රමාණය මත රැඳේයි.

අදුමට සාර්ථකව ප්‍රතිකාර ලබාදී රෝගී තත්ත්වය පාලනය කළ හැකිය. එහිදී රෝගීය, රෝග පිළිබඳව තිසි වැටහීමක් අධ්‍යාපනයක් ලබා තිබිය යුතු අතරම රෝගය පාලනය කිරීම සඳහාද සක්‍රීයව දායක විය යුතුය.

අදුම පාලනය කිරීම සඳහා භාවිත කරනු ලබන මාශය කාණ්ඩ දෙකකි.

1. සහනකාරක : රෝගය පවතින විට අදුම රෝග ලක්ෂණ අඩු කිරීමට උපකාර වන මාශය
2. වළක්වන මාශය (පාලක මාශය) : අදුම උත්සන්න වන වාර ගණන අඩු කරන අතර අදුම උත්සන්න වන අවස්ථාවක එහි තීව්‍යතාවය අඩු කරයි.

මෙම දෙවරුගයේම මාශය ගැනීමේ සුදුසුම ක්‍රමය ලෙස සැලකෙන්නේ ආස්ථාණක මාශය (inhalers) වශයෙනි. එහෙත් මෙම මාශය පෙන් වශයෙන් හෝ කුඩා දුරුවන්ට නම් දියරමය ආකාරයෙන් ද ලබාගත හැකිය.

ආස්ථාණක මගින් මාශය පෙන්හැලු සහ ග්වාසනාල වෙත සාපුරු ලෙසම යොමු කෙරේ. මාශය අවකාශ තැනට කෙළින්ම පැමිණීම නිසා රෝග ලක්ෂණ අඩු කිරීම සඳහා අවකාශ වන්නේ ඉතා සුළු මාශය ප්‍රමාණයක් පමණි. මේ නිසා පෙන් වශයෙන් වළක්වන මාශය ලබාදුන් විට ඇතිවන අනුරු ආබාධ අඩු කිරීමටද හේතුවයි. මෙම ආස්ථාණක මාශය යොමු කරනුයේ “එරෝෂේල්ල” (aerosol) (මාත්‍රාව මිනුම්ගත කළ ආස්ථාහක) හෝ වියලි කුඩා (වියලි කුඩා ආස්ථාණක) වශයෙනි. ඔබට සුදුසු ආස්ථාණක වර්ගය ක්‍රමක්දය යන්න තීරණය කරනු ලබන්නේ ඔබ හා සාකච්ඡා කොට ඔබගේ වෙවදාවරයා විසිනි. ඔබට ලබාදුන් ආස්ථාණකය භාවිතය අසිරු බවක් ඔබට හැඟී යන්නේ නම් ඒ පිළිබඳව වෙවදාවරයා සමග සාකච්ඡා කළ යුතුය. ඉන්හේලරය (inhaler) නිවැරදි ලෙස භාවිත කිරීම ඉන් සම්පූර්ණ එල ප්‍රයෝගන සඳහා අතිශිඹින් වැදගත් වන අතර පුස්ම ගැනීමෙන් සමග මිනුම්ගත මාත්‍රාව සම්බන්ධීකරණය කිරීමට අපොගාස්ථානක් අය හට “ස්පෙශර්” (spacer device) නම් උපකරණයක් භාවිත කළ

හැකිය. ආස්ථානක හාවිතය පුරුද්දට යන හෝ ඇඩොඩිහි වීමකට තුඩු දෙන හෝ දෙයක් නොවේ. පෙනෙහෙළ තුළට ආරක්ෂාකාරී මූල්‍යය ප්‍රමාණයක් ලබාදීමට ඇති නොදම තුමය එයයි.

සහනකාරක (Relievers)

මෙළෙස හැදින්වෙන්නේ ග්වාස නාල පලල් කිරීම සඳහා ඉවහල් වන මාශය. මෙම මාශය, පවු වූ වායුමාර්ගය වටා පවතින ජේෂින් තාවකාලිකව ඉහිල් කිරීම මගින් සහනය සලසයි. උදා: සැල්බුටෘටමෝල් (salbutamol) මෙම මාශය ගත යුත්තේ රෝග ලක්ෂණ පවතින විටදී පමණි. නිතිපතා මෙම මාශය ගැනීමෙන් බොහෝ විට පලක් නොමැත. කෙටි කාලීන ක්‍රියාකාරීත්වයක් යුත් ග්වාස නාල විස්තාරකයක් හාවිත කළවිට සමහර අය තුළ ඇතිලි වෙවිලීමක් සහ/හෝ, හදැස්ම ඉහළ යාමක් දැකිය හැකිය. කාලයක් ගත විමත් සමගම මෙම ලක්ෂණ අඩුවී යයි. රෝග ලක්ෂණ පහළ වීමත් සමගම ඇදුම උගු වීමට ප්‍රමාණය සහනකාරක ගත හැකිනම් ඉන් වැඩි සාර්ථකත්වයක් ලබා ගත හැකිය. රෝග ලක්ෂණ තුරන් වී යාමක් දක්නට නොමැති නම් එම මාශය දිගින් දිගටම හාවිත නොකර ඉක්මනින්ම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.

වළක්වන මාශය (Preventors)

නිරතුරුව ඇදුම ඇතිවන පුද්ගලයන් විසින් මෙම මාශය ගතයුතුය. උදා: බෙක්ලොමොටසෝන් (beclometasone). ඇදුම ලක්ෂණ පැවතියද නොපැවතියද මෙම මාශය දිනපතාම ගත යුතුය. මෙම මාශය ක්‍රිමානුකූලව ගැනීම මගින් ඇදුම රෝගය ඇතිවන වාර ගණන සහ එහි තීවුතාවය අඩුකරගත හැකිය. ඇදුම රෝගය උත්සන්න වූ විට වළක්වන මාශය ගැනීමෙන් රෝග ලක්ෂණ අඩු වීමක් සිදු නොවේ. මෙම වළක්වන මාශයවල බලපෑම දැනීමට කාලයක් ගතවන අතර මෙය උපදෙස් ලැබේමකින් තොරව හඳුසියේ නතරකර දුම්ම සිදු නොකළ යුතුය.

ආස්ථානක මගින් ලබාදෙන මාශය අතරින් සමහර මාශය මුඛය තුළ හා උගුරෙහි තැන්පත් වී කටහඩ වෙනස් වීම හෝ උගුරේ වියලි බවක් ඇති විය හැකිය. මේ නිසා ආස්ථානයෙන් පසුව මුඛය නොදින් සෝදා ගැනීම වැශයන්ය.

මහාචාර්ය වන්දනී වනිගතුංග MBBS (NCMC), MD (Col), FCCP, FRCP (Edin)
කායික රෝග පිළිබඳ විශේෂය වෛද්‍ය සහ හිජ්‍රේවේදය පිළිබඳ මහාචාර්ය
වෛද්‍ය විද්‍යා පියිය
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

ස්ටෙරොයිඩමය නොවන ප්‍රති - ප්‍රදාහමය ඔඟඟය (NSAIDs)

ස්ටෙරොයිඩමය නොවන ප්‍රතිප්‍රදාහමය ඔඟඟය (NSAIDs) යනු සන්ධි ජේඩි, අස්ථීමය වේදනා ඇතුළු වේදනා හා ප්‍රදාහමය තත්ත්වයන් (එනම් ඉදිමුම, රතුපහැවීම, උණුසුම හා වේදනා) සඳහා ලෝකය පුරා බහුලව හාවිත කරන ඔඟඟය කාණ්ඩයකි.

උදා: ඩික්ලොෆෙනක් (diclofenac), ඉබුප්‍රෝෆෙන (ibuprofen), ඇස්ප්‍රින් (aspirin)

NSAIDs ඔඟඟයක් තෝරාගැනීම

එකිනෙකට වෙනස් NSAIDs වර්ග බොහෝ ගණනාවක් හාවිතයේ ඇත. NSAIDs සඳහා දක්වන ප්‍රතිවාරය එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට වෙනස් වෙයි. සංශ්ලත්වය, අතුරු ආබාධ සහ මිල අනුව හාවිත කළ යුත්තේ කවර මුළුමයක්ද යන්න නිගමනය කිරීමට සූදුසුම පුද්ගලයා ඔබේ වෙවදාවරයාය. ඒ සඳහා ඔබට සහය දිය හැකිය.

NSAIDs ඔඟඟය ක්‍රියාකරන්නේ කෙසේද?

මෙම ඔඟඟය වේදනාව සහ ප්‍රදාහය අඩුකරන්නේ සයික්ලෝ ඔක්සිජන්ස් (cylo-oxygenase) නම් එන්සයිමය නිශේධනය කිරීමෙනි. ආමායයෙහි ආස්ථර පටලයෙහි ආරස්ජාව සහ වකුග්‍රිවලට රුධිරය ගලායාම පාලනය කිරීමටද මෙම එන්සයිමය ඉවහල් වන අතර NSAIDs ඔඟඟය ගන්නා විට ඇතිවන සමහර අතුරු ආබාධවලට හේතු වන්නේද මෙයයි.

NSAIDs මාත්‍රාව

වේදනාවෙන් සහනය ලැබීම සඳහා බොහෝ දෙනෙකුට සූජ් මාත්‍රාවක් ප්‍රමාණවත්ය. මෙය තිරතුරුවම ගැනීම හෝ වේදනාව ඇතිවිට පමණක් ගැනීම හෝ කළ හැකිය. ප්‍රදාහමය තත්ත්වයන්ට ප්‍රතිකාර සඳහා නම් ඉහළ මාත්‍රාවක් සති 2 සිට 4 දක්වා කාලයක් දිගටම ක්‍රමානුකුලට ගැනීමෙන් පසුව පමණක් සාර්ථක ප්‍රතිඵල ලද හැකිය.

මුළදී ලබාදුන් මාත්‍රාවන් ප්‍රමාණවත් නොවන බව වෙවදාවරයාට හැඟී ගියහොත් ඔහු එහි මාත්‍රාව වැඩි කිරීමට හෝ වෙනන් මෙම වර්ගයේ ඔඟඟයක් ලබාදීමට පියවර ගනු ඇත. NSAIDs ඔඟඟයක් ගන්නා රෝගියකු වේදනාව හෝ ප්‍රදාහය (inflammation) අඩු කිරීම සඳහා කිසිවිටක ඒ හා සමග තවත් NSAIDs ගැනීම නොකළ යුතුය.

NSAIDs ඔශ්ජය ගැනීම

හැමවිටම NSAIDs ඔශ්ජය ගැනීම කළ යුත්තේ ආහාර ගැනීමෙන් පසුවය. හිස්බඩ මෙම ඔශ්ජය ගැනීම නොකළ යුතුය. ආමාගය උත්තේර්ජනය කර එහි තුවාල ඇති විම හෝ ඉන් ලේ ගැලීම් ඇතිවිමට පවත්නා අවදානම ආහාරත් සමගම NSAIDs ගැනීමෙන් අඩු කර ගත හැකිය. මෙම කාණ්ඩයේ ඔශ්ජය සැමවිටම වෛද්‍ය උපදෙස් මත භාවිතා කළ යුතුය.

අතුරු ආබාධ

බොහෝ පුද්ගලයන්හාට කිසිදු ගැටුවකින් තොරව NSAIDs භාවිත කළ හැකිය. මෙම ඔශ්ජය ගන්නා විට ඇතිවිය හැකි සුලබ අතුරු ආබාධ වන්නේ,

- කෙටිකාලීන වගයෙන් ගන්නා විට උදරයේ ඉහළ කොටසේ අපහසුතා ඇතිවෙයි. දිර්සකාලීනව ඉහළ මාත්‍රාවකින් ගන්නා විට ආමාගයේ තුවාල ඇතිවිමට හා රුධිරය ගැලීමට ඇති අවදානම වැඩිවේ.
- කෙටිකාලීනව හෝ දිර්ස කාලීනව NSAIDs භාවිතය නිසා වකුග්‍රූවලට හානි විය හැකිය. වකුග්‍රූ රෝග පවතින අය අතර මෙන්ම වකුග්‍රූවලට හානි කළ හැකි වෙනත් ඔශ්ජය සමග ගන්නා විට එය විශේෂයෙන්ම සිදුවිය හැකිය.
- ආසාත්මිකතා සමේ පැලු ඇතිවිම, පුස්ම ගැනීමේ අපහසුතා යනාදී තත්ත්වයන් ආසාත්මිකතා ඇතිවිය හැකි පුද්ගලයන් වෙතින් දැකිය හැකිය.

පෙර අවස්ථාවක NSAIDs ඔශ්ජය ගැනීම නිසා ඔබට ගැටු ඇතිවියේ නම් ඒ බව වෛද්‍යවරයාට දන්වන්න. එමගින් අවශ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට ඉඩ සැලසෙයි.

මහාචාර්ය වන්දනී වනිගතුංග MBBS (NCMC), MD (Col), FCCP, FRCP (Edin)
කායික රෝග පිළිබඳ විශේෂය වෛද්‍ය සහ හිජ්‍යාවේදය පිළිබඳ මහාචාර්ය
වෛද්‍ය විද්‍යා පියිය
ශ්‍රී ජයවර්ධනපුර විශේෂ විද්‍යාලය

පවුල් සැලසුම් සඳහා වන ගිලින පෙති

පවුල් සැලසුම් සඳහා වන ගිලින පෙති රෝස්ටුර්න් (estrogen) හා ප්‍රෝගේස්ටරෝන් (progesterone) යන හොරමෝනවල සංයෝගයකි. ගිලින පෙති හාවිතය මගින් ඩීම්බ කේෂයෙන් “බිත්තරය” (ඩීම්බය) නිකුත්වීම වළක්වයි. එසේම ගරහාඡ බිත්ති ස්පරයෙහි ඇතිවෙන වෙනස්කම් හේතුවෙන්ද ගැඩිගැනීම (දරු පිළිසිදීම) වැළැක්වීමට ක්‍රියාකරයි.

කෙසේ වෙතත් එවා මානව ප්‍රතිගක්ති උගනතා ටෙරොසය (එච්.඘ි.ච්./HIV) හෙවත් මානව ප්‍රතිගක්ති උගනතා සහ ලක්ෂණය (ඒච්ස්/AIDS) සහ වෙනත් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පැතිරිම වැළැක්වීමට අසමත්ය.

මධ්‍ය හාවිත කරන ගිලින පෙතිවල වෙළඳ නාමය නිවැරදිව දැනගන්න. එසේම එය හාවිත කරන ආකාරයන් නිවැරදිවම දැනගන්න. එය අඩුවෙන් හේ වැඩියෙන් ගැනීමට හේ තෙවදාවරයා නියම කළ කාලය ඉක්මවා නොගැනීමට වගබලා ගන්න.

ගිලින පෙති ගත යුත්තේ කෙසේද?

දුපත් පාලන ගිලින පෙති මධ්‍ය ලබට ලබාදෙනු ඇත්තේ පෙති 28ක් සහිත පැකට්ටුවක් ලෙස හේ කළාතුරික්න් පෙති 21ක් සහිත පැකට්ටුවක් ලෙසය.

පෙති 28 සහිත පැකට්ටුව

පෙති 28ක් අඩු පැකට්ටුවේ සක්‍රීය හා අත්‍යිය පෙති වර්ණ දෙකකින් අඩු වේ. මෙහි පළමු පෙති 21 සක්‍රීය පෙති හෙවත් හොරමෝන අඩු පෙතිය. අවශේෂ පෙති 07 යකඩ හේ විවිධ අඩු අත්‍යිය පෙති වේ. ඔසප් වීම ආරම්භ වූ පළමු දින සිට ද්‍ර්යස් 21ක් යන තෙක් දිනපතාම එකම ටෙලාවක (අදාහරණයක්) ලෙස උදෑසන ආහාරයෙන් පසු) පෙත්ත බැඳින් සක්‍රීය පෙති ලබාගත යුතුය. සක්‍රීය පෙති ලබාගැනීම ආරම්භ කරන ලද්දේ ඔසප් වීම ආරම්භ කළ දින නොවේ නම් ද්‍ර්යස් 7ක් ගතවන තුරු කොන්ඩ්‍රොලය වැනි ආරක්ෂක ක්‍රමයක් හාවිත කළ යුතුය. ද්‍ර්යස් 21 අවසානයේ නැවත ද්‍ර්යස් 07ක් දිනපතා අත්‍යිය පෙති ලබා ගත යුතුය. අත්‍යිය පෙති ලබාගන්නා කාලය තුළ ඔසප් වීම සිදුවිය හැකිය. ඔසප්වීම පැවතියද අත්‍යිය හා සක්‍රීය පෙති ලබාගැනීම අවසානයේ එනම් දින 28ක් අවසානයේ අලුත් පැකට්ටුවකින් පළවෙනි සක්‍රීය පෙත්ත ලබා රේග ආර්තව වතුය සඳහා පෙති ලබා ගැනීම ආරම්භ කළ යුතුය.

කිසියම් දිනකදී සත්‍යය (හෝරමෝන) අඩංගු පෙන්තක් ගැනීමට නොහැකි ව්‍යවහොත් කළ යුත්තේ කුමක්ද?

මග හැරුණු සත්‍යය (හෝරමෝන) පෙන්ත ඒ බව මතක් වූ වහාම ගන්න. එයින් පසු තුරුපුරුදු ලෙස නියමිත වෙළාවට පෙනි ගැනීම දිගටම දිනපතා සිදුකරගෙන යන්න. කවර පෙන්තක් හෝ ගැනීම පැය 24ක් හෝ රට වැඩි කාලයක් සඳහා අමතක ව්‍යවහොත් හිලින පෙනි සාර්ථක නොවනු ඇත. මතක් වූ වහාම සාමාන්‍ය ලෙස පෙනි ගැනීම දිගටම සිදුකර ගෙන යන අතරම ආරතවය ඇතිවන තුරු ලිංගික සම්බන්ධතා නොපවත්වා සිටිම හෝ කොන්ච්ම හාවිතය වැනි වෙනත් පවුල් සැලසුම් කුමයක් හාවිත කරන්න.

ඇතිවිය හැකි පූලු අතර ආභාධ කවරද?

මිත්කාරය, පියපුරුවල වේදනාවන්, ඇග පුරවා දුම්ම අදි ඇතිවන සුළු අතරු ආභාධ ලක්ෂණ මාස 2-3කදී බොහෝවිට යථා තත්ත්වයට පත්වෙයි. මෙම අතරු ආභාධ මාස තුනකට වඩා පවතී නම් වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබාගන්න.

■ පෙනි ගැනීම ආරම්භ කිරීමේ මුල් මාස කිහිපය තුළ රුධිර බිංදු ගැලීමක් සිදුවිය හැකිය. පෙනි ගැනීම අමතක වීමෙන් පසුවද මේ තත්ත්වය ඇතිවිය හැකිය. මාස 3කට වැඩි කාලයක් මෙම ලක්ෂණ පැවතිය හොත් වෛද්‍යවරයා හමුවී උපදෙස් පතන්න. පෙනි 2ක් හෝ වැඩි සංඛ්‍යාවක් ගැනීම අමතක ව්‍යවහොත් හෝ වමනය සහ පාවනය ඇතිව්‍යවහොත් හෝ වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් පතන්න. පිට පිටම ආරක්ෂා වාර (අසප් සිදුවීම්) දෙකක් සිදු නොවුණ හොත්, දරු පිළිසිදිමක් ඇතිවි තිබේදයි පරිසා කර බැලිය යුතුය.

ප්‍රතිඵ්‍යුතු මාජය සහ අපස්මාර සඳහා වන මාජය ලබන්නේ නම් පවුල් සැලසුම් පෙනිවල කාර්යාක්ෂමතාව අඩුවීමේ අවදානමක් පවතියි. එබැවින් වෛද්‍යවරයෙකු විසින් ඔබට මාජය නියම කරන සැම විටක්මේ ඔබ පවුල් සැලසුම් සඳහා වන හිලි පෙනි පාවතිවි කරන බව වෛද්‍යවරයාට දන්වන්න.

ඉතා ඉක්මනින් වෛද්‍යවරයෙකු හමුවිය යුතු අවස්ථා කවරද?

■ පෙනීමේ දුරවලතා, බොඳවී පෙනීම, ඇස් ඉදිරියේ ආලෙපකය නැවීම
■ අධික පිසරදය
■ අසාමාන්‍ය ලෙස පාද වේදනාව (කළව සහ කෙන්ඩා)
■ පපුවේ වේදනාව (හුස්ම ගැනීමේ අපහසුව හෝ කිහින විට ලේ යාම)
■ උදර වේදනාව

මම ගලුතකර්මයක් සඳහා හෝ වෙනත් ආබාධයක් සඳහා රෝහල් ගතවූවහොත් පවුල් සැලපුම් සඳහා වන ගිලින පෙති ලබාගන්නා බව වෛද්‍යවරයාට දැන්වන්න.

පවුල් සැලපුම් පෙති ගන්නා අතරතුර මම තුළ දරු පිළිසිදීමක් ඇති වූවද දරුවා තුළ උපත් විකාති ඇති නොවේ.

ගැනීගැනීමක් අවශ්‍ය නම් කළ යුත්තේ කුමක්ද?

පෙති ගැනීම නතර කර දමන ඕනෑම විටක සරුබව ඉක්මනින්ම හෝ මාස කිහිපයක් තුළ ඇතිවිය නැතිය.

වෛද්‍ය ශ්‍රීමත් ඩී. ජයරත්න

MBBS, MPhil (Sri Jayewardenepura), DFM (Col)

හිමග්වේදය පිළිබඳ ජේෂණ්ය ක්‍රේකාවාරය

දකුණු ආසියාතික තාක්ෂණීක හා වෛද්‍ය ආයතනය

හදිසි ගැබීගැනීම් වැළැක්වීමේ පෙනී

හදිසි ගැබී ගැනීම් වැළැක්වීමේ පෙත්ත, අනාරක්ෂිත ලිංගික සංසර්ගයකින් පසු දරු පිළිසිද ගැනීමක් ඇතිවීම වැළැක්වීම සඳහා භාවිත කෙරේ. මෙම පෙනී තුළ ගෙවානොගේස්ට්‍රේල් (levonorgestrel/ප්‍රොගේස්ටරෝන් හෝර්මොනයක්) නම් රසායනිකය අඩංගුය.

එය ක්‍රියා කරන්නේ කෙසේද?

කාන්තාවන්ගේ බ්‍රිමිඛ කොළඹයෙන් බිත්තරය (ඩ්‍රිඩ්‍රෑ) නිකුත්වීම වැළැක්වීම හෝ පමා කිරීමෙන් හෝ සංසේචනය සිදුවීම වැළැක්වීම මගින් හදිසි ගැබී ගැනීම් වැළැක්වීමේ පෙනී ක්‍රියාකරයි. එසේම එය ගරහාගයේ ආස්ථරය වෙනස් කිරීම මගින් සංසේචන බිත්තරයක් එහි අධි රෝපණය වීමද වළක්වයි.

හදිසි ගැබී ගැනීම් වැළැක්වීමේ පෙති දුනට පවතින දරු පිළිසිදීමක් නිම නොකරයි. (නොඑසේ නම් ගෙවා කිරීමේ පෙත්තක් ලෙස එය ක්‍රියා නොකරයි)

හදිසි ගැබී ගැනීම් වැළැක්වීමේ පෙත්ත ලබාගත යුතු අවස්ථා

- පැවුල් සැලසුම් ක්‍රමයක ආවරණය හෝ භාවිතය හෝ නොමැතිව ලිංගික සංසර්ගයේ යෙදුන විට.
- දූෂණයට හෝ ගැබී ගැනීමක් සිදු විය හැකි ආකාරයේ ලිංගික අපයෝජනයකට ලක්වූ විට.
- කොන්චිමය (condom), බියප්‍රමය (diaphragm) වැනි බාධක ක්‍රමයක් නිසි ලෙස භාවිත නොකළ හෝ අසමත් වීමක් සිදුවූ විට.
- ගුණ තරලය බැහැර වීමට පෙර ඕස්නය යෝනි මාර්ගයෙන් පිටතට ගැනීමට දුරු උත්සාහයක් වැරදුණ විට (යෝනි මාර්ගය තුළට හෝ බාහිර ලිංගික අවයව් මතට යුතු තරලය හැළුන විට)
- ආරක්ෂිත සමය පිළිපැදිම සඳහා කළ ගණනයන් වැරදුණ විට හෝ අනාරක්ෂිත සමය තුළ ලිංගික සබඳතා නොපවත්වා සිටීමේ උත්සාහය අසාර්ථක වූ විට.
- ගිලින පෙනී ගැනීමේදී එක් පෙත්තක් හෝ වැඩි සංඛ්‍යාවක් ගැනීම අතපසු වූ විට.
- ගිලින පෙනී ගන්නා අයෙකු කෙටිකාලීන වශයෙන් ප්‍රතිඵ්‍රිත මූල්‍ය ගන්නා විට හෝ අපස්මාරය සඳහා මාශය ගන්නා විට.

හදිසි ගැංචීම වැළැක්වීමේ පෙති ලබාගන්නා ආකාරය

අනාරක්ෂිත සංසර්ගයකින් පසු පලමු අවස්ථාවේදීම 1.5mg පෙන්තක් ලබාගත යුතුය. එය අනාරක්ෂිත සංසර්ගයකින් පැය 72ක් අතුළත ලබා ගත යුතුය. ආහාර වේලකට පසු ලබාගැනීම වමනය ආදි අතුරු ආබාධ ඇති විම වළකයි. පෙති ලබාගෙන පැය 03ක් අතුළත වමනය ඇති ව්‍යව හොත් නැවත පෙන්තක් ලබා ගන්න. පෙති 02කට වඩා ගැනීම තුළපුදුය.

සුලබ සංකුලතා කවරේද

මක්කාරය/වමනය, වෙහෙස දැනීම, උදරය රිදීම, හිසකරකැවිල්ල, හිසරදය, මසජ වෙනස්කම්, අතුමවත් රුධිර වහනය, පියුළුරු වේදනාව, හදිසි ගැනීම වැළැක්වීමේ පෙති ගැනීමෙන් පසුව ඇතිවෙන සුලබ සංකුලතා වේ. රේග ආරක්ෂාවය (මසජ්වීම) කළින් සිදුවීමට හෝ පසුව සිදුවීමට, ගලන රුධිර ප්‍රමාණය අඩුවීමට හෝ වැඩිවීමට මෙන්ම සමහර විට පෙර සිදුවූ ආකාරයෙන්ම සිදුවීමට හෝ හැකිය.

- ආරක්ෂාවය (මසජ්වීම) සිදුවීමට සති 2කට වඩා පමා වන්නේ නම්, එහි අසාමාන්‍ය බවක් දැනේ නම් හෝ දරු පිළිසිදීමක් ගැන යම් සැකයක් ඇත්තාම් වෛද්‍යවරයුතු හමුවී උපදෙස් පතන්න.
- ආරක්ෂාව වකුයේ ඉතිරි, ඉදිරි කාලය සඳහා මෙම ඔශ්ංගයෙන් දරු පිළිසිදීමක් වැළැක්වීම සඳහා වන ආරක්ෂාව තොලැබේ.
- උදරයෙහි පහළ පෙදෙසෙහි කිසියම් කැක්කුම් (වේදනා) ගතියක් දැනේ නම් ඉක්මන්ම වෛද්‍යවරයුතුගේ උපදෙස් පතන්න.
- ගැංචීම වැළැක්වීමේ පෙති 100%ක්ම සාර්ථක තොවිය හැකිය.
- නිතිපතා පිළිපදින පවුල් සැලසුම් ක්‍රමයක් හාවිතයෙන් දරු පිළිසිදීමක් වැළැක්විය හැකි බව මතක තබාගන්න.

වෛද්‍ය ප්‍රීමතී ඒ. ජයරත්න

MBBS, MPhil (Sri Jayewardenepura), DFM (Col)

හිෂේග්වේදය පිළිබඳ ජේත්ත්‍ය කිරීකාවාරය

දකුණු ආසියාතික තාක්ෂණික හා වෛද්‍ය ආයතනය

විටමින්

විටමින් යනු සාමාන්‍ය සෙසල ක්‍රියාකාරීත්වයට සහ වර්ධනයට අත්‍යාවශ්‍ය සංසටක කොට්ඨාසයකි. දාච්‍යාවය යන ගුණාගයට අනුව විටමින් ජල දාච්‍යාවය හා මේද දාච්‍යාව ලෙස ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදේ. ඔබ මේද දාච්‍යාව විටමින් අඩංගු ආහාර අනුහව කළ විට එම විටමින් ඔබගේ සිරුරේ මේද පටක හා අක්මාවේ ගබඩා කෙරේ. ඒවා ඔබගේ සිරුරේ මේද පටකවල ගබඩා කරනුයේ අවශ්‍ය වූ විටකදී ප්‍රයෝගනයට ගැනීමටය. ජල දාච්‍යාව විටමින් සිරුරට අවශ්‍ය ප්‍රමාණයට පමණක් ගබඩා කර තබා ගන්නා අතර අතිරේක විටමින් ප්‍රමාණය සිරුරෙන් බැහැර කෙරේ. විටමින් A, D, E, හා K යනු මේද දාච්‍යාව විටමින් වන අතර අනෙකුත් විටමින් ජල දාච්‍යාව වේ.

සමඟල ආහාර වේලක විටමින් අන්තර්ගත වනුයේ සෞඛ්‍ය සම්පන්ත පුද්ගලයෙකුට අවශ්‍ය කරන ප්‍රමාණවලිනි. එවන් සමඟල ආහාර වේලක් ගන්නේ නම් විටමින් අතිරේකව ලබා ගැනීම අවශ්‍ය නොවේ. කෙසේ නමුත් විටමින් අවශ්‍යතාවය වැඩි පුද්ගලයන් හා විටමින් උග්‍රනාථය ඇති වීමට වැඩි අවදානමක් ඇති පුද්ගලයන්ට විටමින් අතිරේක මාශයක් ලෙස ලබා ගැනීම අවශ්‍ය වේ. එබදු පුද්ගලයන් නම් ලදරුවන් හා කුඩා දරුවන්, පුරුෂ ගර්හණී හා ගර්හණී කාන්තාවන්, වෙශ්‍යවෘත්ත පුද්ගලයන් හා ඇතැම් මාශය ලබාගන්නා පුද්ගලයන්ය. අතිරේක විටමින් ලබා ගැනීම සඳහා කරනු ලබන නිරදේශ කිරීම වයස, ස්ක්‍රී පුරුෂ හාවය, ගර්හණී හාවය හා රෝගයක් වැළඳී සුව අතට හැරෙමින් පවතින අවස්ථාව වැනි සාධක මත රඳා පවතී.

ආහාර මගින් ලබාගන්නා විටමින් ප්‍රමාණය ප්‍රමාණවත් නොවූ විට වෙශ්‍යවරුන් විසින් අදාළ විටමින් උග්‍රනාථය ඇති වීම වැළැක්වීමට හා එම උග්‍රනාථයට ප්‍රතිකාරයක් ලෙස අතිරේක විටමින් නිරදේශ කරනු ලැබේ. මානාව, ගන්නා වාර ගණන, හාවිත කළ යුතු කාලය එක් එක් පුද්ගලයාගේ අවශ්‍යතාවය මත රඳා පවතී. විටමින් වරිග විශේෂයෙන් මේද දාච්‍යාව විටමින්, වෙශ්‍යවරයාගේ නිරදේශයකින් නොරාව අතිරේක ලෙස ලබා නොගත යුතුය. මේද දාච්‍යාව විටමින් අවශ්‍ය ප්‍රමාණය අභිඛාත ගැනීම සිරුරට අහිතකර විය හැකිය.

විටමින් A ඇස් පෙනීම සඳහා ඉතා වැදුගත් වේ. තවද එය දේහ වර්ධනයටද සෞඛ්‍ය සම්පන්ත සඳහාද වැදුගත් වේ. විටමින්A මේර තෙල් මිශ්‍රණ ලෙස හා විටමින් A හා D සංයෝග කළ කරල් ලෙස ද ලබාගත හැකිය. ශ්‍රී ලංකාවේ ලදරුවන්ට හා දරු ප්‍රස්ථියෙන් පසු මවිවරුන්ට විටමින් උග්‍රනාථය ඇතිවීම වැළැක්වීමට විටමින් A අයි මානාව දිගු කාලින වැඩිහිටිවෙලක් ලෙස ලබාදෙනු ලැබේ.

විටමින් B යනු විවිධ සංසටක රසක සංයෝගයකි. එහි B1, B2, B6, B12 හා ගෝලික් අම්ලය අඩංගු වේ. විටමින් B දේහ පරිවෘතිය ක්‍රියා සහ රතු රැකිරාණු

නිපදවීමට වැදගත් වේ. විටමින් B ඉහත සඳහන් සංසටක සියල්ලේ සංයෝගයක් ලෙසත් තයමින් (thiamin/ B1), පිරිබාක්සින් (pyridoxine/ B6), ගෝලික් අම්ලය (folic acid) ලෙස වෙන් වෙන් ලෙසත් ලබාගත හැකිය. අවශ්‍ය ප්‍රමාණය එක් එක් පුද්ගලයාගේ උරුණකා මට්ටම මත රඳා පවතී.

ගෝලික් අම්ලය රතු රුධිරාණු නිපදවීමට වැදගත් වේ. එය කළලයේ ස්නායු පටකය ආස්‍රිත ගැටලු (neural tube defects) වළක්වා ගැනීම සඳහා පූර්ව ගරහණී හා ගරහණී මව්වරුන්ටද යොවන අවධියේ පසුවත පාසල් දුරියන්ටද ලබා දෙනු ලබයි. එය මෙගලොබ්ලාස්ටික් නම් රක්තිනිනතාවය (megaloblastic anaemia) ප්‍රතිකාර කිරීමටද හාවිත කරයි. ගෝලික් අම්ලය 1mg පෙති ලෙස ලබාගත හැකිය.

විටමින් C විදුරුමස්, සම්බන්ධක පටක වැනි සිරුතේ පටක පවත්වා ගැනීම සඳහා වැදගත් වේ. එසේම එය තුවාල සුව වීම සඳහාද වැදගත් වේ. එය 100mg, 500mg පෙති ලෙස ලබා ගත හැකිය. ශිකාද (Scurvy) රෝගය නම් යුරුහු රෝගයේදී හැරුණු විට දිනකට ලබාගත හැකි උපරිම මාත්‍රාව 100mg වේ. සෙම්ප්‍රතිශ්‍යාව සඳහා විටමින් C වල වැදගත්කම තවමත් ඔර්ඩු කර නැති.

විටමින් D ගක්තිමත් අස්ථි හා දත් සඳහාද වැදගත් වේ. එය සිරුරට කැල්සියම් අවශ්‍යාත්‍යන් සඳහාද වැදගත් වේ. දිගු කාලීන අක්මා රෝග, අන්ත්‍රායේ අවශ්‍යාත්‍යන් සම්බන්ධ ගැටලු හා වකුගතු රෝග සහිත පුද්ගලයින්ට විටමින් D අධි මාත්‍රාවන්ගෙන් අවශ්‍ය වේ.

විටමින් E වැඩිහිටි පුද්ගලයන්ට අත්‍යවශ්‍ය බව සහාය කරන සාක්ෂි විරල වේ. පුද්ගලයෙකුගේ දෙදිනික විටමින් E අවශ්‍යතාවය කොපමණද යන්න සඳහා නිසියාකාර නිර්වචනයක් නොමැත. විටමින් K රුධිර ගලනය සඳහා අවදානමක් අැති අක්මාවේ සිරුසිස් වැනි රෝග සහිත පුද්ගලයන්ට ලබාදෙනු ලබයි.

බොහෝ විටමින් සංයෝග වර්ග වෙළඳ පොළෙන් ලබාගත හැකිය. අතිරේක විටමින් සිරුරට ලබා ගැනීම එක් එක් පුද්ගලයාගේ විටමින් අවශ්‍යතාවය මත රඳා පවතී. එබැවුන් වෙවදා උපදෙස්විලින් තොරව දෙදිනිකව විටමින් සංයෝග හාවිත කිරීම අනුමත කළ නොහැකිය.

වෛද්‍ය මහුණ් සී. විරසිංහ MBBS (Col), MSC (Col), MD (Col)

පුරුෂ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජෞන්ත්‍ය ක්‍රිකාචාර්ය

වෛද්‍ය පීයිය,

කොළඹ විශ්ව විද්‍යාලය

ඁභස්ථ විෂ ගරීර ගතවීම්

විෂ ගරීර ගත වීම ප්‍රධාන ගෝලීය සෞඛ්‍ය ප්‍රමාණයකි. වත්මන් ශ්‍රී ලංකාවේ, වැඩිහිටියන් බොහෝමයක් රෝහල් ගත වනුයේ තමන් විසින්ම විෂ ගරීර ගත කර ගැනීම නිසා ඇතිවන සංකුලතා කරණකොට ගෙනය. බොහෝමයක් තරුණ පිරිස තමන් විසින් විෂ ගරීර ගත කර ගැනීමට හේතුව ලෙස දක්වනුයේ පීඩාකාරී අවස්ථාවන්ට සාර්ථකව මුහුණ දීමට ඇති නොහැකියාවයි. ශ්‍රී ලංකාවේ වර්තනා වන රෝහල් ගතවීම්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් කුඩා දරුවන් විසින් අත්වරදීමකින් සිදුවන විෂ ගරීර ගත වීම ලෙස වාර්තනා වේ. මෙම ලිපිය මගින් මූලිකව අවධාරණය කරනු ලබන්නේ බහුලව සිදුවන ගෘහස්ථ විෂ ගරීර ගතවීම් අවම කර ගැනීමට ගත යුතු පූර්ව ත්‍රියා මාර්ග පිළිබඳවයි.

බහුලවම සිදුවන ගෘහස්ථ විෂ ගරීර ගත වීම සඳහා දායක වන විෂ වර්ග ප්‍රධාන කාණ්ඩා 03කට බෙදා වෙන් කළ හැකිය.

1. රසායනික ද්‍රව්‍ය (වල් නාගක හා අනෙකුත් රසායනික ද්‍රව්‍ය)
2. මාශය වර්ග
3. ස්වභාවිකව පවතින ගාක වර්ග (ගාක වර්ග, ක්ෂේත්‍ර ජීවින් හා දියිර වර්ගවල අන්තර්ගත විෂ)

විෂ ගරීර ගත වීම වළක්වා ගැනීම

වල්නාගක ගරීර ගත වීම

දෙමාපියන් හා භාරකරුවන් විසින් මෙවැනි අන්තරාකාරී නිෂ්පාදන නිසි පරිදි අගුළ යොදා ආරක්ෂිතව තැබේමෙන් කුඩා දරුවන්ට සිදු වන විෂ ගරීර ගත වීම වළක්වා ගත හැකිය. මේ පිළිබඳව කරන ලද අධ්‍යනයන් මගින්, අනාවරණය කරන පරිදි වයස අවුරුදු 05ට අඩු කුඩා දරුවන් වෙසෙන නිවෙස්වලින් අඩකට ආසන්න ප්‍රමාණයක වල් නාගක ගබඩා කර තබනුයේ අනාරක්ෂිතවය.

විෂ ගරීර ගතවීම් අවම කර ගැනීම සඳහා නිවෙස්මීම ගත හැකි සරල ක්‍රියාමාර්ග

- වල්නාගක බෝතලයේ අඩි-ගු ලේඛලය භොදින් කියවන්න. එහි නිසි පරිදි හාවත කළ යුතු ආකාරය, ප්‍රයෝගනයට ගත හැකි අවස්ථා හා එමගින් පුද්ගලයන්ට හා පරිසරයට සිදුවන අතුරු එළ වළක්වා ගැනීමට ගත යුතු පූර්ව ත්‍රියා මාර්ග පිළිබඳව විස්තර කරයි. සැම විටම වල්නාගක මිශ්‍ර කිරීම, හාවත කිරීම හා ගබඩා කිරීම කළ යුතු වන්නේ දෙන ලද උපදෙස්වලට අනුකූලය.

- සැම විටම වල්නාගක අන්තර්ගත හාජන, හාවිත නොකරනු ලබන අවස්ථාවලදී ඒවායේ පියන් වසා තබන්න.
- ලමයින්ට විවෘත කළ නොහැකි පරිදි අපුරන ලද පැකටවු මෙට හමුවී ඇත්තේ ඒවා හාවිත කිරීමට උත්සුක වන්න.
- වල් නාගක කිසිවිටෙකත් වෙනත් බදුන්වලට මාරු නොකරන්න. ඒ මන්ද, කුඩා දරුවන් විසින් එම බදුන් ආහාරපාන ලබා ගැනීමේ කටයුතුවලට පුරුද්දක් සේ යොදා ගැනීමට හැකි බැවිනි.
- කිසිවිටෙකත් වල්නාගක ආහාරපාන සමග ගබඩා කර නොතැබූය යුතුය.
- නිවස තුළ හෝ නිවසින් පිටතදී වල් නාගක හාවිත කරනු ලබන අවස්ථාවලදී කුඩා දරුවන්, සුරතල් සතුන් හා සෙල්ලම් හාණේධ එම ස්ථානවලින් ඉවත් කර ගත යුතුය. ලේඛලයේ සඳහන් උපදෙස් පරිදි වල්නාගකයේ ප්‍රතිත්වාකාරී කාලසීමාව ඉක්මවූ පසු පමණක් කුඩා දරුවන් හා සුරතල් සතුන්ට වල්නාගක යොදනු ලැබූ ප්‍රදේශයට ඇතුළු වීමට ඉඩ දෙන්න.

අනෙකුත් රසායනික ද්‍රව්‍ය

හුමිතෙල්, බැට්ට වර්ග, ගෙහස්ථ පවිත්‍රකාරක, දියර සබන් වර්ග හා සබන් කුඩා වර්ග, අගෙනුම් සුවවදකාරක, වායු සුවවදකාරක, ගේර ආලේපන, නිය අලේපන ඉවත් කිරීමට ගන්නා රසායනික ද්‍රව්‍ය, ඡැමිපූ වර්ග ආරක්ෂිතව ගබඩා කර ගත යුතු වේ.

මාෂය වර්ග විෂ වීම

- අත්වැරදිමකින් සිදුවන මාෂය වර්ග ගේර ගත විම වළක්වා ගැනීමට වෙවදා උපදෙස්වලින් නොරව නිතර හාවිත කරනු ලබන සරල වේදනා නාගක, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සඳහා දෙනු ලබන සිරප් වර්ග, ප්‍රතිහිස්ටුමින් වර්ග හා විටමින් වර්ග ආරක්ෂිතව ගබඩා කර ගත යුතු වේ.
- මාෂය ගබඩා කර තබා ගැනීමට නිවසේ වෙනම ස්ථානයක් වෙන් කර ගන්න.
- පෙනි වර්ග හා සිරප් වර්ග මෙසයක් මත, මුළුතැන්ගේ තුළ කුඩා දරුවන්ට පහසුවෙන් ලැඟා විය හැකි ආකාරයට නොතබන්න.
- වයස්ගත පුද්ගලයින් මුවුන්ගේ මාෂය වර්ග ගන්නා ආකාරය පිළිබඳව හා එක් මාෂය වර්ගයක් තවත් මාෂය වර්ගයකින් වෙන් කරගැනීමට හැකියාව ඇත්දියී පරීක්ෂා කර බලන්න.

- මලුන් ඔඩාය වර්ග ගන්නා අවස්ථා යම් සූපරිස්සනයක් හෝ මෙහෙයේමක් යටතේ සිදුවන්නේ නම් වඩාත් ආරක්ෂිතය. බෙහෙත් පෙනී වර්ග කුඩා බදුන්වලට වෙන් කර, එවා තිසි සේ ලේඛල් කර, ගත පුතු වේලාවද සඳහන් කර ලබා දිය හැකිය. එම බදුන් සතියකට පමණක් සරිලන පරිදි පුරවා තැබිය හැකිය.
- ඉතා කෙටි කාලයකදී කුඩා ලමුන්ට කිහිප වරක් පැරසිටමෝල් මාත්‍රාවන් ලබාදීමෙන් වන, සංකුලතා තවත් එක් පොදු ප්‍රශ්නයකි. පැරසිටමෝල් සෑම විම දිය යුත්තේ බරට සරිලන පරිදි, අසුරනයේ පරිදි හෝ බෙහෙත් තුන්ඩුවේ පරිදිය. පැරසිටමෝල් දිය යුත්තේ පැය 6කට වරක් ව්‍යවද දරුවාට මුල් මාත්‍රාව දී පැය 6ක් ගත වීමත් ප්‍රම්ම උණ තත්ත්වයක් මතු ව්‍යවහාර්ත තවත් මාත්‍රාවක් පැය 4කට පසු දිය හැකිය. එසේ පැය 4කට පසු යුත්තේ නම් රුළු මාත්‍රාව පැය 4කට පසුව දිය යුතුය. නමුත් දිනකට මාත්‍රා 4කට වඩා නොදිය යුතුය.

විෂදායක ගාක වර්ග හා බ්ලේ වර්ග

මිලගේ ගෙවත්තේ ඇති විෂදායක ගාක වර්ග භදුනා ගන්න. එවා දරුවන්ට ලගා විය නොහැකි සේ පවත්වා ගන්න. ඔබේ දරුවන්ට නොහදුනන, නුපුරදු ඇට වර්ග, පලනුරු සහ කොළ වර්ග, ආහාරයට නොගන්නා ලෙස අවවාද කරන්න. කනේරු විෂ ගිරිර ගත වීම වත්මන් ලංකාවේ පවතින ප්‍රධාන ප්‍රශ්නයකි. කනේරු (Yellow oleander) ශ්‍රී ලංකාවේ ඇතුම් පළාත්වල ගෙවතුවල බහුලව වැශින් ගාකයකි. එම ගාකයේ සියලුම ගාක කොටස්වල ගිරිරයට අභිතකර විෂ ඇතුළත්ව ඇතු. එම නිසා කුඩා දරුවන් සිටිනම් කනේරු ගෙවතුවල වගා නොකිරීම යෝගා වේ.

හදිසි විෂ ගිරිර ගත විමක් සිදු ව්‍යවහාර්ත, ඔබ කුමක් කළ යුතුද?

මෙහිදි වෙදාන් උපදෙස් වෙත දොමු වීම වැදගත් වේ. ඒ අතරතුර සැමවීම තීජ්පාදන ලේඛලය කියවා එයට අනුකූලව කටයුතු කරන්න. ලේඛලයේ අනුළත් නොවී හෝ සුදුසුකම්ලත් වෙදාන්වරයෙකුගේ නිරදේශකින් තොරව, වමනය යාලීමට තැන් කිරීම නුසුදුසුය. සමහර රසායනික ද්‍රව්‍ය මගින් මුඛයේ හා අන්තස්සුළුතයේ ඇති ග්ලේෂ්මල පටල විනාශ විය හැකිය. එසේම වමනය කිරීමේදී ආහාර හෝ විෂ වර්ගය අහඹු ලෙස පෙණහැලුවලට ඇතුළු විය හැකිය. එසේ ඇතුළු වන රසායනික ද්‍රව්‍ය මගින් ස්වසන අපහසුතා මෙන්ම ආසාදනයන්ද ඇතිවිය හැකිය.

යම් හෙයකින් වමනය කළ හොත්, විශසම එම පුද්ගලයාගේ ස්වසන මාර්ගය පවතු කරන්න. ඔහුගේ මුඛයට හෝ උගුරට ඔබගේ අත ඇතුළු කිරීමට ප්‍රථම රේදී කඩිකින් ඔබගේ ඇගිලි අවරණය කරන්න. රෝගියා සිහිලුරුපා වී ඇත්තැම්, ඔහුව වම් පැන්තට හරවා හිස මදක් ඉහළට මිසවා ගෙල පුද්ගලය දිගහැරෙන පරිදි තබා රසායනික ද්‍රව්‍ය පෙණහැලුවලට ඇතුළු වීම ව්‍යුත්වා ගන්න. හැකි ඉක්මනින් රෝගියා රෝහලක් වෙත රැගෙන යන්න.

යම් හෙයකින් රෝගීයාට “වලිප්පූව” තත්ත්වයක් ඇති වුව හොත්.

- බිම ඇද වැට්මෙන් වන අනතුරු වැළැක්වීමට, මහුව ආරක්ෂාකාරී පවිතු ස්ථානයක බිම දිගා කර තබන්න.
- ගේරයට සිර වී ඇති වස්තු විශේෂයෙන් ගෙල වටා ඇති දී මඳක් ලිහිල් කරන්න.
- මහුව වමට හෝ දකුණට ඇලේ කර තබන්න. එමගන් රසායනික ද්‍රව්‍ය පෙණහළවලට ඇතුළු වීම වළක්වා ගත හැකිය.
- මහුට නැවත පියවි සිහිය පැමිණෙන තුරු හෝ වෙවදා පහසුකම් ලබා ගන්නා තුරු මහු අසල රෙදෙන්න.
- විෂ ද්‍රව්‍ය වස්තුවල තැවරි ඇත්තම් ඒවා ඉවත් කරන්න. ගලා යන ජලයෙන් හා සබන්වලින් ඔහුගේ සම හොඳින් සෝදා හරින්න.

යම් හෙයකින් විෂ වායු අන්තර්ගත පරිසරයක් වේ නම් ඒවා ඉවත්ව යන තෙක් ජනනල් හා දූරවල් විවෘත කර තබන්න. ඔබට රෝගීය අන්තරාකාරී ස්ථානයෙන් ඉවත් කර ගැනීමට සිදුව ඇත්තම්, එම ස්ථානයට යාමට පෙර කිහිප වරක් ගැනීම් පිරිසිදු වාතය ආය්චාස කරන්න. ඉන්පසු පුස්ම රඳවා ගන්න. තෙත රෙදී කඩික් ඔබගේ මුඛය හා නාසය මතින් තබා ගන්න. හිනිකුරු හෝ ලියිටර නොදැවන්න. මත්ද සමහර වායුන් වහා ගිනි ගන්නා පූඩ් බැවිනි. රෝගීය අන්තරාකාරී ස්ථානයෙන් ඉවත් කර ගැනීමෙන් පසුව ඔහුගේ ස්විසන මාරගය හා නාඩ් පරීක්ෂා කර බලන්න.

රසායනික ද්‍රව්‍යවලින් දැස්වලට සිදුවන අනතුරුවලදී, ඇස් පිරිසිදු ඇලේ මැරැණු වතුරින් හොඳින් සෝදාන්න. සපයාගත හැකි නම් සේලයින් වතුර වඩා යෝග්‍ය වේ. හැකි ඉක්මනින් වෙවදා උපදෙස් වෙත යොමු වන්න.

වෙවදා ප්‍රදීපා ජයවර්ධන MBBS (Col), PhD (Peradeniya)

හිජුර්වේදය පිළිබඳව ජේජ්‍ය කළීකාවාර්ය

වෙවදා විද්‍යා පියිය

ශ්‍රී ජයවර්ධනපුර විශේෂ විද්‍යාලය

ඖෂධ නිසි භාවිතය සඳහා රෝගීන්ට උදෑව් කිරීමට ඖෂධවේදීන්ට හැකි ආකාර

ඖෂධවේදීයා සහ ඔහුගේ/ඇයගේ කාර්යය මණ්ඩලය සෞඛ්‍ය සත්කාර සැපයීමේදී වැදගත් වන්නේ ඖෂධ සපයන හෝ අලෙවි කරන හෝ අය ලෙස පමණක්ම නොවේ. රෝගීයාට අවශ්‍ය තොරතුරු සපයන්නෙකු ලෙසටද ඉතා වැදගත් කාර්ය භාරයක් ඔවුන්ගෙන් ඉටුවෙයි. ඖෂධ ගන්නා සැම විටම රෝගීයාද මෙම කුමයෙහි අංගයක් වෙයි. නිරදේශීත මුළු කාල පරිවිතේදාය තුළම නිවැරදි ආකාරයෙන් තියම ඖෂධය තිශ්විත වේලාවට උපදෙස් දුන් මාත්‍රාව ගැනීම ගැන හොඳින් සුපරික්ෂාකාරී විම රෝගීයාට බෙහෙවින් වැදගත්ය. මෙම තත්ත්වය සාර්ථක කර ගැනීමට නම් තමන්ට ලබාදුන් සියලු ඖෂධ පිළිබඳව අදාළ තොරතුරු සියල්ලම රෝගීයා විසින් දැන සිටීම වැදගත් වෙයි. ඖෂධවේදීයාගේ වගකීම වනුයේ මෙම සියලු තොරතුරු හා උපදෙස් තම ඖෂධ පිළිබඳව ඖෂධවේදීයාගෙන් රෝගීයා දැනගත යුතු කොරතුරු හා උපදෙස් තමන් ලබන සියලු ඖෂධ වට්ටෝරුගත බෙහෙන් මෙන්ම වට්ටෝරුගත නොවන බෙහෙන්ද ඇතුළුව සියලුම ඖෂධවිල නාමයන් රෝගීයා දා සිටිය යුතුය. එමගින් එම ඖෂධ සියල්ලම රෝගීයා පෙළෙන තත්ත්වයට ගැලපෙන හා සුදුසු බව තහවුරු කිරීමට අවස්ථාව වෙවදාවරයාටද හිමිවෙයි. එහෙයින් ඇසුරුමෙහි ලේඛලය මත ඖෂධයේ නම ලිවීම සැම ඖෂධවේදීයාගේ විසින්ම සිදුකළ යුත්තකි.

අපේක්ෂිත විකිතසීය බලපෑම ලබන්නට නම් ඖෂධ තිවැරදි ලෙස භාවිත කළ යුතුය. එහෙයින් ඖෂධ ඇසුරුමෙහි පිටපැන්තේහි ඖෂධ භාවිතය පිළිබඳ සියලු තොරතුරු ඖෂධවේදීයා විසින් සටහන් කළ යුතුය. තමන් ඖෂධය ලබන විට පහත දැක්වෙන තොරතුරු රෝගීයා තේරුම් ගත් බව තහවුරු කරගැනීමද වැදගත්ය.

- එකවර ගතයුතු ඖෂධ ප්‍රමාණය කොපම්ණද?
- ද්‍රව්‍යකට කී වරක් ගත යුතුද?
- කොපම්ණ කාලයක් ගත යුතුද?
- ගත යුත්තේ කුමක් සමග ද?
- ගත යුත්තේ කවර වේලාවකදීද? (කෑමට පෙර, කෑමට පසු, හිස් බඩ හෝ ආභාර සමග)
- මතපැන්, වෙනත් ඖෂධ හෝ සමහර ආභාර ගැනීම මෙන්ම යම් ක්‍රියාකාරකම්වල යෙදීම වැළැක්වීම අවශ්‍යද?

වට්ටෝරුගත සහ වට්ටෝරුගත නොවන මාඡය වෙනත් මාඡය සමග අන්තර් ක්‍රියාකාරීම හේතුවෙන් හානිකර ප්‍රතිඵල ඇතිවිය හැකිය. සමහර ආහාර සහ මත්පැන් ද මාඡය සමග අන්තර් ක්‍රියාකාල හැකිය.

මාඡය හේතු කොට අනුරු ආබාධ ඇතිවිය හැකිය. නමුත් ඒවා සැම විටම බරපතල තත්ත්වයන්ම නොවේ. සමහර මාඡය නිදිමත ස්වභාවයක් ඇතිකරන බැවින් රිය පැදිවීම වැනි කාර්යයන්හි තිරත වීම නොකළ යුතුය. රෝගියාට මෙවැනි අනුරු ආබාධ අපේක්ෂා කළ යුතු බව පවසා එයට මුහුණදිය හැකි අන්දම පහදා දෙමින් උදව් කිරීමට මාඡයවේදියාට පූජවන. බරපතල හෝ කළීන් පහදා තුළුන් අනුරු ආබාධ හෝ ඇතිවුවහොත් වෙදාශවරයකු මුණගැසීම රෝගියා විසින් අනිච්චයයෙන්ම කළ යුතුය.

මාඡය ලබාදෙන විට දුන් උපදෙස්, ඒවා හාවිත කිරීමේදී රෝගියා අනුගමනය කළ යුතුය. එසේ වුවත් සමහර අවස්ථාවලදී රෝගියාට මාඡය ගැනීම අමතකව යා හැකිය. එසේ මග හැරුණ මාඡය මාත්‍රාව නැවත ගැනීම මාඡයය අනුව වෙනස් වෙයි. මෙවැනි තත්ත්වයක් ඇතිවීමට පෙර වෙදාශවරයාගෙන් හෝ මාඡයවේදියාගෙන් හෝ අවස්ථා උපදෙස් ලබා තිබීම රෝගියා කළබලයට පත්වීම නිසා අමතර මාඡය වේලක් ගැනීම වළක්වයි.

නිරදේශ හා නියම කළ සියලු මාඡය නොගැනීම නිසා ප්‍රශ්න ඇතිවිය හැකිය. එසේම වෙදාශවරයාගේ උපදෙස්වලින් තොරව රෝගියා දිගින් දිගටම මාඡය ගැනීමෙන් වැළකී සිටිය යුතුය.

සමහර මාඡය උපත් විකාතිතා ඇති කළ හැකිය. තවත් සමහරකට මුකිරී තුළින් ලදරුවා තුළට යා හැකිය. එබැවින් ගරහණී මුවරුන්ට හා දරුවකුට කිරීදෙන මවක් වට්ටෝරුගත මාඡය හෝ වට්ටෝරුගත නොවන මාඡය කවරක් හෝ හාවිත කිරීමට පෙර වෙදාශවරයාගෙන් හෝ මාඡයවේදියාගෙන් හෝ උපදෙස් පැනිය යුතුය.

මාඡය ගරිගත කිරීමට යොදාගන්නා සමහර උපකරණ මිලදී ගැනීමේදී රෝගීන්, සුංස්කී උපකරණය සහ එය ක්‍රියාකරවන ආකාරය (අදා:- ඇදුම සඳහා වන ආස්‍යාණක සහ ඉන්සිපුලින් පැන් ආදිය) පිළිබඳව මාඡයවේදියාගෙන් උපදෙස් ලබාගත යුතුය.

සමහර මාඡය හාවිතයට පෙර ජලය මිශ්‍රකර යළි සකස් කරගත යුතුය. (අදාහරණයක් ලෙස, සිරප් සඳහා වන ඇමොක්සිලින් කුඩා) මාඡයවේදියා එය සකස්කර දීමෙන් නිවසේදී සිදුකරගන්නා ආකාරය පිළිබඳව රෝගියාට උපදෙස් දිය යුතුය.

නිවැරදි ලෙස ගබඩා කර නොතැබූවහොත් සමහර මාඡයවිල කාර්යක්ෂමතාව (සජ්‍යාලන්වය) අඩුවිය හැකිය. මාඡය නිසි ආකාරයෙන් ගබඩා කර තැබිය යුතු ආකාරය මාඡයවේදියා විසින් රෝගියාට පහදා දීම අවශ්‍යය.

ඔහුමයක් මිලදී ගැනීමට පෙර රෝගීයා විසින් එහි කල් ඉකුත් වන දිනය විමසා බැලිය යුතුය.

තමන්ගේ ඔහුමය මිලදී ගතයුත්තේ පුහුණුව ලද ඔහුමයවේදියකු සේවය කරන ලියාපදිංචි බලපත්‍රකත් බෙහෙත් ගාලාවකින්/පාර්ශ්වයකින් බව රෝගීන් දුන සිටීම ඉතාම වැදගත්ය.

ඡාමසිය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිකුත් කළ බලපත්‍රය, ඡාමසිය කළමනාකරණ වගකීම ලත් ඔහුමයවේදියාගේ ජායාරූපයද සමඟ එහි පැහැදිලිව පෙනෙනසේ ප්‍රදේශනය කිරීම තීතිමය අවශ්‍යතාවයකි.

වින්තා අභ්‍යන්තරය දීප්‍රිය ප්‍රාග්ධනය Diploma in Pharmacy (Col)

සහාපති,

ශ්‍රී ලංකා ඔහුමය විද්‍යා සංගමය

ස්ථානිය

- ගුන්පය මූදණය සඳහා අනුග්‍රහය දක්වීම වෙනුවෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෙවදා අමාත්‍යාංශයේ ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල
- මෙම ගුන්පයේ ලිපි පලකළ සියලුම කතුවරුන්ට
- මෙම ගුන්පයේ අධිංගු ලිපි පරීක්ෂා කිරීම වෙනුවෙන් ඔහු කම්ටුවේ සියලු සාමාජිකයින්ට
- සිංහල බසින් පරිවර්තනය කිරීම වෙනුවෙන් මහාචාර්ය වන්දනී වනිගතුණු, වෙවදා පුද්ගාලීය ජයවර්ධන, වින්තා අභයවර්ධන මෙනවිය, වෙවදා එම්.එම්.එස්. පියුමන්ති සහ වෙවදා සඳනී පෙරේරා
- දුම්ල බසින් පරිවර්තනය කිරීම වෙනුවෙන් මහාචාර්ය ගලිනී ශ්‍රී රජ්‌ගෙනාදන්, වෙවදා ආර්. ජයන්තකුමාර, වෙවදා බී. කුමැරේන්ද්‍රන්, වෙවදා මෙතිලි සිවප්‍රාන්තස්ථාන්දරම් සහ යාපනය විශ්ව විද්‍යාලයේ වෙවදා පීයියේ ප්‍රජා වෙවදා අංශය
- මෙම පොත මූදණය සම්බන්ධිකරණය වෙනුවෙන් ශ්‍රී ලංකා වෙවදා සංගමයේ එම්. රාජසිංහම් මහත්මයාට හා වතුරානි ඉල්ලුපොරුම මහත්මියාට සහ ලේඛන කටයුතු සඳහා සහය දක්වීම වෙනුවෙන් තිර්මලා අලහකෝන් මහත්මියාට හා වාමිකා වන්දුසේනා මෙනවියට
- ගුන්ප මූදණය වෙනුවෙන් ඇම්.ඩී.ඩුනසේනා මූදණාලයට